



Ceylon Government Gazette

Published by Authority.

No. 5,309—FRIDAY, SEPTEMBER 7, 1894.

PART I.—General: Minutes, Proclamations, Appointments, and General Government Notifications.
PART II.—Legal and Judicial.

PART III.—Provincial Administration.
PART IV.—Marine and Mercantile.
PART V.—Municipal and Local.

Separate paging is given to each Part in order that it may be filed separately.

Part III.—Provincial Administration.

Land Sales :—	PAGE	Land Acquisition Notices	PAGE	240
Western Province	... 215	Land Resumption Notices	243	
Central Province	... 216	Notices under "The Forest Ordinance"	—	
Northern Province	... 218	Notices of sale of Arrack, Opium, and Toll Rents	244	
Southern Province	... 218	Notices of sale of Salt and Timber	—	
Eastern Province	... 233	Notifications of Close Seasons, Infected Areas, &c.	—	
North-Western Province	... 236	Specifications under "The Irrigation Ordinance"	—	
North-Central Province	... —	Miscellaneous Departmental Notices	246	
Province of Uva	... 237				
Province of Sabaragamuwa	... 239				

LAND SALES IN THE WESTERN PROVINCE.

No. 1,416, w. p. Colonial Secretary's Office,
Colombo, August 30, 1894.

At noon on Tuesday, October 2, 1894, the Hon. the Government Agent for the Western Province will put up for sale or settlement, at his Office in Colombo, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government.

Preliminary plan 3,136.
Situation—Pallepattu of Hewagam korale.

Lot.	Name of Land.	Village.	Extent.
			A. R. P.
4547	Katururundukele	Mawatgama	4 0 24

Preliminary plan 7,121.
Situation—Pallepattu of Hewagam korale.

8	Achechariahena	Pitipana	12 1 23
---	----------------	----------	---------

Preliminary plan 4,898.
Situation—Medapattu of Hewagam korale.

3472	Polgahatotakele	Bope	6 3 38
3473	Do.	do.	2 1 27

Preliminary plan 4,775.
Situation—Udugahapattu of Hewagam korale.

1682	—	Diddeniya	2 2 28
1678	—	do.	0 1 25

PART III.—Page 215.

Lot.	Name of Land.	Village.	Extent.
			A. R. P.
1714	—	Diddeniya	1 0 15
		Preliminary plan 6,311.	
		Situation—Pallepattu of Hewagam korale.	
9005	—	Oruwala	1 3 21
R 432	—	do.	1 1 38
S 432	—	do.	0 3 38
T 432	—	do.	1 1 21
9006	Wewadeniya	do.	1 2 7
9007	Do.	do.	0 2 31
9008	Do.	do.	1 2 28
9010	Do.	do.	2 1 26
V 432	—	do.	6 0 7
9011	—	do.	2 3 36
8998	—	Koratota	1 0 38
8999	Horapayalanda	do.	1 0 8
9004	Habalwalalanda	Oruwala	4 0 37

Upset price,—Rs. 10 per acre.

Further information respecting these lands may be obtained from the Surveyor-General, and respecting the conditions of sale from the Hon. the Government Agent, Western Province.

By His Excellency the Governor's command,
E. NOEL WALKER,
Colonial Secretary.

වර්ෂ 1894 ක්වූ අගෝස්තු මස 30 වෙනි
 No. 1,416, W. P. දින කොළඹ මහසෙනෙවිගේ ජනරාල්ගේ
 කන්තෝරුවේදී.

බස්නාහිර දිසාවේ වසාබිපති ආණ්ඩුවේ ඒජන්තවරයා
 නාන්දේ විසින් මෙහි පහත සඳහන්වන ආණ්ඩුව
 සන්තක ඉඩම් ආණ්ඩුවේ නියෝගවල ප්‍රකාරයට
 වර්ෂ 1894 ක්වූ ඔක්තෝබර් මස 2 වෙනි දිනවූ අහසරු
 වාද දවාලා කොළඹ කවිවෙරියේදී වෙන්දේසිකර විකු
 ණයට නොහොත් බේරුම්කරදෙනට යෙදෙනවා ඇත.

සිතියම 3,136. හේවාගම්කෝරලේ පල්ලේපත්තුවේ.

නො.	ඉඩමේ නම.	ගමේ නම.	අ. රු. ප.
4547	කවුකුරුන්දකුලේ මාවත්ගම		4 0 24
සිතියම 7,121.			
8	ආචාර්යාගේන පිටිපන		12 1 23

සිතියම 4,898. හේවාගම්කෝරලේ මැදපත්තුවේ.

නො.	ඉඩමේ නම.	ගමේ නම.	අ. රු. ප.
3472	පොල්ගහකොට		
	කැලේ	බෝපේ	6 3 38
3473	එම	එම	2 1 27

සිතියම 4,775. හේවාගම්කෝරලේ උඩුගහපත්තුවේ.

1682	—	දිද්දෙනිය	2 2 28
1678	—	එම	0 1 25
1714	—	එම	1 0 15

නො.	ඉඩමේ නම.	ගමේ නම.	අ. රු. ප.
සිතියම 6,311.	හේවාගම්කෝරලේ පල්ලේපත්තුවේ.		
9005	—	බරුවල	1 3 21
R 432	—	එම	1 1 38
S 432	එම	එම	0 3 38
T 432	—	එම	1 1 21
9006	වැව්දෙනිය	එම	1 2 7
9007	එම	එම	0 2 31
9008	එම	එම	1 2 28
9010	එම	එම	2 1 26
U 432	—	එම	6 0 7
9011	—	එම	2 3 36
8998	—	කොරකොට	1 0 38
8999	හොරපයාලන්ද	එම	1 0 8
9004	කබල්වලලන්ද	බරුවල	4 0 37

අක්කරයක් මිලකර තිබෙන්නේ රුපියල් 10ක බැගින්.

මෙම ඉඩම් ගැණ වැඩිදුර කාරණා සර්වේසර් ජනරාල් උන්නාන්සේගෙන්ද, විකිණීමේ කොන්දේසි බස්නාහිර පලාතේ වසාබිපති ආණ්ඩුවේ ඒජන්තවරයා නාන්දේගෙන්ද දැනගන්නට පුළුවන.

ආණ්ඩුකාර උමුමානන්වනන්සේගේ ආඥාව පිට,

ජ. නොඑල් වාකර,
 මහසෙනෙවිගේ වමන.

LAND SALES IN THE CENTRAL PROVINCE.

No. 1,430, C. P.

Colonial Secretary's Office,
 Colombo, August 24, 1894.

ON Wednesday, October 10, 1894, at 12 o'clock, the Assistant Government Agent for Nuwara Eliya will put up to auction, at his Office in Nuwara Eliya, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government.

Two allotments of land situated in the Walapane division of the Nuwara Eliya District of the Central Province. Preliminary plan 4,481.

Lot.	Village.	Name of Applicant.	Name of Claimant.	Description.	Extent. A. R. P.
11991	Rasingolle	P. B. Alawatugoda	Crown	Boutique	0 0 3-35
11992	Do.	do.	do.	do.	0 0 1

Upset price,—Rs. 100 per acre.

Further information respecting these lands may be obtained from the Surveyor-General, and respecting the conditions of sale from the Assistant Government Agent, Nuwara Eliya.

By His Excellency the Governor's command,
 E. NOEL WALKER,
 Colonial Secretary.

No. 1,430, C. P.

වර්ෂ 1894 ක්වූ අගෝස්තු මස 24 වෙනි දින කොළඹ
 මහසෙනෙවිගේ ජනරාල්ගේ කන්තෝරුවේදී.

මධ්‍යම දිසාවේ නුවරඑළියේ උපඒජන්තවරයානන්සේ විසින් මෙහි පහත සඳහන්වන ආණ්ඩුව සන්තක ඉඩම් ආණ්ඩුවේ නියෝගවල ප්‍රකාරයට වර්ෂ 1894 ක්වූ ඔක්තෝබර් මස 10 වෙනි දිනවූ බද්ද දවල් 12ට නුවරඑළියේ කවිවෙරියේදී වෙන්දේසිකර විකුණන්නට යෙදෙනවා ඇත.

මධ්‍යමදිසාවේ නුවරඑළිය පලාතේ වලපනේ කොට්ඨාසයේ පිහිටා තිබෙන බිම්කැබලි දෙකක්.

සිතියම 4,481. අයිතිකම් කියන්නා—ආණ්ඩුව.

නො.	ගම.	ඉල්ලුම්කාරයා.	අත්දැම.	අ. රු. ප.
11991	රාසිගොල්ල	පී. බී. අලුවකුගොඩ	කබේ	0 0 3-25
11992	එම	එම	එම	0 0 1

අක්කරයක් රුපියල් 100යේ හිට විකුණන්නට පටන්ගනු ලැබේ.

මෙම ඉඩම් ගැණ වැඩිදුර කාරණා සර්වේසර්පනරුලුන්දාන්සේගෙන්ද, විකිනීමේ කොන්දේසි ගැණ කාරණා තුරුමුද්දේ ආණ්ඩුවේ උපද්වනකුලන්දාන්සේගෙන්ද දැනගත්ව පුළුවන.

ආණ්ඩුකාර උතුමානන්වහන්සේගේ ආඥාවලෙස,
ඊ. නොඑල් වාකර්,
මහසෙනෙකාරිස් වමිස.

No. 1,431, C. P.

Colonial Secretary's Office,
Colombo, August 31, 1894.

ON Wednesday, October 31, 1894, at 12 noon, the Hon. the Government Agent for the Central Province will put up to auction, at his Office in Kandy, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government.

Five allotments of land situated in Palispattu east of Pata Dumbara in the District of Kandy, Central Province.

Preliminary plan 3,919.

Lot.	Name of Land.	Village.	Name of Applicant.	Description.	Extent. A. R. P.
10,649	Portion of old road	Rambukwella	Mama Levvai	Waste	0 0 29
10,650	Do.	do.	Punchirala Arachchi	do.	0 0 18
10,651	Do.	do.	do.	do.	0 0 21
10,652	Do.	do.	do.	Field	0 0 8
10,654½	Do.	do.	Gamagedara Punchirala	Garden	0 0 16

Upset price,—Rs. 10 per acre.

Further information respecting these lands may be obtained from the Surveyor-General, and respecting the conditions of sale from the Hon. the Government Agent, Central Province.

By His Excellency the Governor's command,
E. NOEL WALKER,
Colonial Secretary.

No. 1,431, C. P.

වමි 1894 ක්වු අගෝස්තු මස 31 වෙනි දින කොළඹ මහසෙනෙකාරිස් උන්දාන්සේගේ කන්තෝරුවේදීය.

මධ්‍යම දිසාවේ ගොරවනි-වු ඒපන්කලුන්දාන්සේ විසින් මෙහි පහත සඳහන්වන ආණ්ඩුව සන්තක ඉඩම් ආණ්ඩුවේ නියෝගවල ප්‍රකාරයට වමි 1894 ක්වු ඉක්කෝමිමු මස 31 වෙනි බුද්දින දවල් 12ට මහනුවර කම්මේරියේදී වෙන්දේසිකර එකුණන්ව රෙදෙනවා ඇත.

මධ්‍යම දිසාවේ පානදුම්බර පලිස්පන්තුවේ නැගෙනඳුර කෝරළේ කොට්ඨාසයේ පිහිටාතිබෙන බිම් කැබලි 5ක්.

සිහියම 3,919. අයිතිකම කියන්නා—ආණ්ඩුව.

කො.	ගම.	ඉල්ලීමකාරයාගේ නම.	අත්දම.	මහත.
10649	රඹුක්වැල්ල	මාමා ලේවාසි	මුඩු බිම්	0 0 29
10650	එම	පුන්තිරල ආරච්චිල	එම	0 0 18
10651	එම	එම	එම	0 0 21
10652	එම	එම	කුඹුර	0 0 8
10654½	එම	ගමගෙදර පුන්තිරල	වත්ත	0 0 16

අත්දකස් රුපියල් 10යේ හිට විකුනන්ව පටන්ගනු ලැබේ.

මෙම ඉඩම් ගැන වැඩිදුර කාරණා සර්වේසර්පනරුලුන්දාන්සේගෙන් දැනගත්ව ගැනිවත් ඇර, විකිනීමේ කොන්දේසි ගැන කොරතුරු මධ්‍යම දිසාවේ ගොරවනි-වු ආණ්ඩුවේ ඒපන්කලුන්දාන්සේගෙන්ද අසා දැනගත හැකිවේ.

ආණ්ඩුකාර උතුමානන්වහන්සේගේ ආඥාවලෙස,
ඊ. නොඑල් වාකර්,
මහසෙනෙකාරිස් වමිස.

No. 1,432, C. P.

Colonial Secretary's Office,
Colombo, September 5, 1894.

ON Wednesday, October 24, 1894, at 12 o'clock, the Assistant Government Agent for Nuwara Eliya District will put up to auction, at his Office in Nuwara Eliya, the under-mentioned portion of Crown Land, on the terms authorized by Government.

An allotment of land situated in the Kotmale division of the Nuwara Eliya District of the Central Province.

Preliminary plan 4,447.

Lot.	Village.	Name of Applicant.	Name of Claimant.	Description.	Extent. A. R. P.
R 765	Wattaddara	W. P. Banda, Ratamahatmaya	Crown	Patana	7 0 38

Upset price,—Rs. 20 per acre.

Further information respecting this land may be obtained from the Surveyor-General, and respecting the conditions of sale from the Assistant Government Agent, Nuwara Eliya.

By His Excellency the Governor's command,
E. NOEL WALKER,
Colonial Secretary.

No. 1,432, C. P.

වර්ෂ 1894 ක්‍රි.පූ. සැප්තැම්බර් මස 5 වෙනි දින කොළඹ මහසෙනෙවිවරයාගේ කන්තෝරුවේදී.

මාම දිසාවේ නුවරඑළියේ උපඵ්ජනවරයාගේ විසින් මෙහි පහත සඳහන්වන ආණ්ඩුව සත්කම ඉඩම ආණ්ඩුවේ නියෝගවල ප්‍රකාරයට වර්ෂ 1894 ක්‍රි.පූ. ඔක්තෝබර් මස 24 වෙනි දිනට බදුදුට නුවරඑළියේ කවචේරියේදී වෙන්දේසිකර විකුණනට යෙදෙනවා ඇත.

මාමදිසාවේ නුවරඑළියේ කොත්මලේ කොට්ඨාසයේ පිහිටා තිබෙන බිම්කැබලිලක්. සිතියම 4,447. අයිතිකම කියන්නා—ආණ්ඩුව.

නො.	ගම.	ඉල්ලුම්කාරයා.	අන්දම.	මහක.
R 765	වටද්දර	ඩබ්ලිව්. පී. බන්ඩාරවෙමහත්මයා	පහත්බිම	අ. රු. ප. 7 0 38

අක්කරයක් මිලකර තිබෙන්නේ රුපියල් 20 බැගින්.

මෙම ඉඩම ගැණ වැඩිදුර කාරණ සර්වේයර්ජනරාල්වරයාගේගෙන්ද, විකිනීමේ කොන්දේසි ගැණ කාරණ මාමදිසාවේ නුවරඑළියේ ආණ්ඩුවේ ඵ්ජනවරයාගේගෙන්ද දැනගනට පුළුවන.

ආණ්ඩුකාර උතුමානන්වහත්මයාගේ ආඥාවලෙස,
ජී. නොඵල් වානර්,
මහසෙනෙවිවරයාගේ.

LAND SALES IN THE SOUTHERN PROVINCE.

No. 878, s. p.

Colonial Secretary's Office,
Colombo, August 31, 1894.

ON Friday, October 19, 1894, and the following days, at noon, the Government Agent for the Southern Province will put up to auction for sale or settlement, at Baddegama resthouse, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government.

Fifty allotments of land situated in the Gangaboda pattu division of the Galle District of the Southern Province.

Lot.	Name of Land.	Name of Applicant.	Description.	Extent. A. R. P.
Preliminary plan 4,061.—Yatalamatta. Claimant—Crown.				
10249	Bembodakanda	Don Hendrick de Silva Dissanayaka	Chena	2 0 22
10250	Do.	do.	do.	0 1 9
Preliminary plan 4,007.—Mahalapitiya. Claimant—Crown.				
10114	Agulakumbureduwa	Truton B. Karunaratne	Chena	2 0 15
Preliminary plan 4,009.—Hemmeliya. Claimant—Crown.				
10117	Kudahambana Kandeaddara	Sinnochchi de Silva Dissanayaka	Chena	1 1 5
10118	Do.	do.	do.	0 1 8
10119	Udaokanda	G. R. Matheshamy de Silva	do.	1 3 34
10120	Do.	do.	do.	0 1 18
Preliminary plan 4,068.—Yatalamatta. Claimant—Crown.				
10267	Magahenekanda	Martinus Dias Wikramasingha.	Chena	1 2 21
Preliminary plan 3,831.—Mabotuwana. Claimant—Crown.				
9443	Galagawakumbura	Appuge Dingiappu	Paddy field	0 3 16
9444	Kanattawatta-addara	do.	Owita, yams, &c.	0 1 22
9445	Indigasowita	Yagodage Aberan de Silva	Owita and chena	2 1 19
9446	Dolagawakoratuwa or Muttagekoratuwa	do.	Vegetable, yams, &c.	0 1 14
9447	Rukattanahenakanda	—	Garden	0 0 7
9448	Galagagodakanda	—	Jungle	10 0 7
9449	Katuhenakele	—	do.	10 1 8
Claimant—N. Abraham de Silva.				
N 394	Batahenawatta	—	Garden	2 0 21
Preliminary plan 3,650.—Akuretiya. Claimants—Galmanachige Arnolis and others.				
R 357	Kudahattigodawatta	William Abeyanayaka, Vidanarachchi	Garden	1 0 14
Claimant—William Abeyanayaka.				
S 357	Kudahagewatta	William Abeyanayaka, Vidanarachchi.	do.	1 1 21
Claimant—Merenchikankanange Odris.				
T 357	Merenchigewatta	William Abeyanayaka Vidanarachchi	do.	1 1 2
Claimant—Don Siman de Silva.				
U 357	Paralapagewatta	William Abeyanayaka Vidanarachchi	do.	0 1 7

Lot.	Name of Land.	Name of Applicant.	Description.	Extent. A. R. P.
		Preliminary plan 3,758.—Ginimallagaha.		
9230	Alaganduwegodabeddawatta	Claimant—Madugamage Adrian. Don Andris Wejesundara, Vidane-arachchi	Garden	2 3 6
9231	Alaganduwegodabedda	Claimant—Crown. Don Andris Wejesundara, Vidane-arachchi	Jungle	1 2 6
9232	Wallikaliyawa lagawawatta	do.	Garden	0 3 16
9233	Olaganduwegodawatta	do.	do.	0 2 14
9234	Do.	do.	do.	0 3 4
9235	Haddagodawatta	do.	do.	0 3 38
9236	Haludampagewatta	Claimant—G. V. Elias. Don Andris Wejesundara, Vidane-arachchi	do.	1 1 38
9237	Paluwatta or Delgahawatta	Claimant—Crown. Don Andris Wejesundara, Vidane-arachchi	do.	3 1 20
		Preliminary plan, 3,833.—Walpita.		
9452	Andekumbura	Claimant—Crown. Deundara Z. Subehami	Paddy field	1 1 4
		Preliminary plan 3,790.—Walpita.		
9320	Daragekandewaturawa	Claimant—Charles Wickremasinghe. Don Andris Wijesundara, Vidane-arachchi	do.	1 2 26
		Preliminary plan 3,826.—Walpita.		
9429	Muttettugodakoratuwa	Claimant—Crown. G. Pedris de Silva	Yams and jungle	1 2 15
9430	Do.	do.	Jungle and 2 jak trees	1 0 26
9431	Do.	do.	Owita, yams, &c.	0 0 21
9432	Muttettuwagoda-addarawela	do.	Paddy field	2 2 39
		Preliminary plan 3,834.—Mabotuwana.		
9453	Yagageokanda	Claimant—Crown. Yagodage Nicholas de Silva	Owita and jungle	1 1 21
		Preliminary plan 3,809.—Urala.		
9368	Dahawulhenakanda-addarakoratuwa	Claimants—Crown and Liyanage Andris. Dodangodage Andris	Small house and 2 jak trees	0 0 32
9369	Dahahawulhenabedda	Claimant—Crown. Dodangodage Andris	Jungle	0 3 12
9994	Beruwamullekanda	Preliminary plan 3,989.—Urala. Cornelis Mohotti Appubamy	Jungle	2 1 4
9995	Do.	do.	do.	0 1 5
E 415	Kandagasduwa	Claimants—Bastian Wiratunga and others. Peter Wiragunawardana Sabandu	Scrub jungle	0 3 9
9238	Galandawatta	Claimants—P. Adrian de Silva and P. Bata Appu and others. Don Andris Wijesundara, Vidane-arachchi	Garden	0 2 17
		Preliminary plan 3,802.—Ganegoda.		
C 394	Pahalagodella	Claimants—Ganegodagamage Davit and others. Don Andris Wijesundara, Vidane-arachchi	Paddy field	2 3 3
		Preliminary plan 3,811.—Mapalagama.		
9370	Hatawaulhenagoda or Pata-gewattagoda	Wilage Adrian de Silva	Jungle	2 1 31
9371	Do.	do.	Garden	0 2 10
9372	Delgahawetiya Ihalawila	do.	Swamp	0 3 22
9373	Delgahawetiyakumbura	do.	Paddy field	0 1 30

NOTE.—Any persons considering that they have any claims to these lands are hereby noticed to produce evidence of their title before the Government Agent on the day of sale.

Further information respecting these lands may be obtained from the Surveyor-General, and respecting the conditions of sale from the Government Agent, Galle.

By His Excellency the Governor's command,

E. NOEL WALKER,
Colonial Secretary.

No. 878, S. P.

වම් 1894 ස්වල් අගෝස්තු මස 31 වෙනි දින කොළඹ මහසෙනෙවිවරයාගේ නමින් කෙරුණු දේ.

එ දිනට දකුණු පලාතේ එස්. ජන්තරාජ් නායකයන් විසින් මෙහි පහත සඳහන් වෙන ආණ්ඩුව සන්තක වූ ආණ්ඩුවේ නියෝගවල ප්‍රකාරයට වම් 1894 ස්වල් මක්කෝබර් මස 19 වෙනි සිකුරුදු සහ ඊටපසු දවස්වල දීත් බද්දේම තානාගමේදී වෙන්දේසිකර විකුණනට සෙදෙනවා ඇත.

ගාඵ දිසාවේ දකුණුපලාතේ ගහබඩපත්තුවේ කොට්ඨාසයේ පිහිටා තිබෙන බිම්කැබලි 50 ක්.

පිහිටම 4,061. පිහිටා තිබෙන්නේ—සටලමත්ත. අයිතිකම කියන්නා—ආණ්ඩුව.

නො.	ගම.	ඉල්ලුම්කාරයා.	අන්දම.	මහත. අ. රු. ප.
10249	බෙම්බො ඔකන්ද	දෙන්න ඉහන්දික් ද සිල්වා දිසානායක	හේන	2 0 22
10250	එම	එම	එම	0 1 9
10114	අඟලාකුඹුර දුටු	පිහිටම 4,007. පිහිටා තිබෙන්නේ—මහලපිටිය. ටුවන්. කරුනාරත්න හේන	හේන	2 0 15
10117	කුඩාහම්බාන කන්දඅද්දර	පිහිටම 4,009. පිහිටා තිබෙන්නේ—ගැමිත්දලිය. සිමොව්වි ද සිල්වා දිසානායක	එම	1 1 5
10118	එම	එම	එම	0 1 8
10119	උඩඔකන්ද	අ.ල. කේ. මනෙස්ගාමි ද සිල්වා	එම	1 3 34
10120	එම	එම	එම	0 1 18
10267	මගහේන කන්ද	පිහිටම 4,068. පිහිටා තිබෙන්නේ—සටලමත්ත. මාර්ටිනස් දිසානායක වික්‍රමසිංහ	එම	1 2 21
9443	ගලුගාවා කුඹුර	පිහිටම 3,831. පිහිටා තිබෙන්නේ—මාබොටුවන. අප්පුගේ සිත්ඤජය	ඒ කුඹුර	0 3 16
9444	කනත්තවත්ත අද්දර	එම	ඔව්ව, ඇල සහ වෙනත්	0 1 22
9445	ඉන්දියස් ඔව්ව	සාගොඩගේ අබරන් ද සිල්වා	ඔව්ව සහ හේන	2 1 19
9446	දෙලුගාවා කොරටුව නොගොත් මුත්තගේ කොරටුව	එම	එලවලු, ඇල සහ තුවක්කු	0 1 14
9447	රුක්අත්තන ඉහත කන්ද	සාගොඩගේ අබරන් ද සිල්වා	වත්ත	0 0 7
9448	ගලපාගොඩ කන්ද	එම	බැද්ද	10 0 7
9449	කටුගේනකැලේ	එම	එම	10 1 8
N 394	බටහේනවත්ත	අයිතිකම කියන්නා—ඇන්. එමුනම් ද සිල්වා. සාගොඩගේ අබරන් ද සිල්වා වත්ත		2 0 21
R 357	කුඩාහම්බොඩවත්ත	පිහිටම 3,650. පිහිටා තිබෙන්නේ—අකුරුපිටිය. අයිතිකම කියන්නා—ගල්මාන්ආව්ව්ගේ අර්නෝලිස් සහ තවත් අය. විලියම් අබේනායක විදාන ආරච්චි	වත්ත	1 0 14
S 357	කුඩාහගේවත්ත	අයිතිකම කියන්නා—විලියම් අබේනායක. විලියම් අබේනායක විදාන ආරච්චි	එම	1 1 21
T 357	මෙරෙන්විගේ වත්ත	අයිතිකම කියන්නා—මෙරෙන්විකන්තානන්ගේ ඔදිරිස්. විලියම් අබේනායක විදාන ආරච්චි	එම	1 1 2
U 357	පරලපාහේවත්ත	අයිතිකම කියන්නා—දෙන්න සිමන් ද සිල්වා. විලියම් අබේනායක විදාන ආරච්චි	එම	0 1 7
9230	ඔලගන්දුව බැද්දවත්ත	පිහිටම 3,758. පිහිටා තිබෙන්නේ—ගිනිමැල්ලගහ. අයිතිකම කියන්නා—මදුගමගේ අදිරිසන්. දෙන්න ඔදිරිස් විජේසුන්දර විදාන ආරච්චි	වත්ත	2 3 6
9231	එම බැද්ද	අයිතිකම කියන්නා—ආණ්ඩුව. දෙන්න ඔදිරිස් විජේසුන්දර විදාන ආරච්චි	බැද්ද	1 2 6
9232	වල්ලිකල්ගාවලුගාවවත්ත	එම	වත්ත	0 3 16
9233	ඔලගන්දුවගොඩවත්ත	එම	එම	0 2 14
9234	එම	එම	එම	0 3 4
9235	හද්දගොඩවත්ත	එම	එම	0 3 38
9236	හලුදම්පාහේවත්ත	අයිතිකම කියන්නා—ඒ. වි. එලියස්. දෙන්න ඔදිරිස් විජේසුන්දර විදාන ආරච්චි	එම	1 1 38
9237	ඔලපත්තූ නොගොත් දෙල්ගහවත්ත	අයිතිකම කියන්නා—ආණ්ඩුව. දෙන්න ඔදිරිස් විජේසුන්දර විදාන ආරච්චි	එම	3 1 20
9452	අත්දෙ කුඹුර	පිහිටම 3,833. පිහිටා තිබෙන්නේ—වල්පිට. අයිතිකම කියන්නා—ආණ්ඩුව. දෙමුන්දර ඉසාබ්. සුබේගාමි වි කුඹුර		1 1 4
9320	දරණේකන්දේ වතුරාව	පිහිටම 3,790. පිහිටා තිබෙන්නේ—වල්පිට. අයිතිකම කියන්නා—මාර්ලස් වික්‍රමසිංහ. දෙන්න අන්දිරිස් විජේසුන්දර විදාන ආරච්චි	ඒ කුඹුර	1 2 26

නො.	ගම.	ඉල්ලීමකාරයා.	අන්දම.	මහත. අ. රු. ප.
		සිතියම 3,826. අයිතිකම කියන්නා—ආණ්ඩුව.		
9426	මුත්තෙට්ටුගොඩ කොරටුව	ඒ. ජේද්දිස් ද සිල්වා	අලුත්කී සහ බැද්ද	1 2 15
9430	එම	එම	බැද්ද සහ කොස්ගස් 2ක්	1 0 26
9431	එම	එම	මිට්ට සහ අලුත්කී	0 0 21
9432	මුත්තෙට්ටුවාගොඩ අද්දර වෙල	එම	විදුහුර	2 2 39
		සිතියම 3,834. පිහිටා තිබෙන්නේ—මාබොටුවාන. අයිතිකම කියන්නා—ආණ්ඩුව.		
9453	ගොඩගේබිකන්ද	යාගොඩගේ නිකුලස්ද සිල්වා	මිට්ට සහ බැද්ද	1 1 21
		සිතියම 3,809. පිහිටා තිබෙන්නේ—ලඟුරල. අයිතිකම කියන්නා—ආණ්ඩුව සහ ලියනගේ අන්ද්දිස්.		
9368	දහවුල්ගේන කන්දඅද්දර කොරටුව	දෙඩගේගොඩගේ අන්ද්දිස්	කොස්ගස් දෙකක්	0 0 32
		අයිතිකම කියන්නා—ආණ්ඩුව.		
9369	දහවුල්ගේන බැද්ද	දෙඩගේගොඩගේ අන්ද්දිස්	බැද්ද	0 3 12
		සිතියම 3,989.		
9994	බෙරුවාමුල්ලේ කන්ද	කොර්ගේලිය මොහොමඩ්		
9995	එම	අජප්පාමි	එම	2 1 4
		අයිතිකම කියන්නා—බස්නියන් විරරත්න සහ නවත්අය.		
E 415	කන්දගස්දල	පිටර් විරගුනවර්දන සාබන්දු සුඹුබැද්ද		0. 3 9
		අයිතිකම කියන්නා—පී. අද්දියන්ද සිල්වා සහ පී. බබජප සහ නවත් අය.		
9238	ගලෙස්ද වත්ත	දෙගේ අන්ද්දිස් විජේසුන්දර විදුන ආරච්චි	වත්ත	0 2 17
		සිතියම 3,802. පිහිටා තිබෙන්නේ—ගනේගොඩ.		
C 394	පහලගොඩැල්ල	අයිතිකම කියන්නා—ගනේගොඩගමගේ දැවිත්ගාමි සහ නවත්.	දෙගේ අද්දියන් විජේසුන්දර විදුන ආරච්චි	2 3 3
		සිතියම 3,811. පිහිටා තිබෙන්නේ—මාපලගම. අයිතිකම කියන්නා—ආණ්ඩුව.		
9370	හතරහවුල් ගේනගොඩ නොහොත් පටහිර ගේනගොඩ	විලගේ අද්දියන් සිල්වා.	බැද්ද	2 1 31
9371	එම	එම	වත්ත	0 2 10
9372	දෙල්ගහවැවිය ඉහලවිල	එම	මඩබ්ම	0 3 22
9373	දෙල්ගහවෙලිය කුඹුර	එම	වි කුඹුර	0 1 30

මෙම ඉඩම් ගැන සම්පූර්ණයක් නිබන්ධනය කියා කල්පනාකරන අයවල් ඔවුන්ගේ උරුමය ඉඩන් විස නව දවසේදී ආණ්ඩුවේ ඒජන්ත උත්තාන්තේ ඉදිරිපේ ඔප්පුකර හිටින්නට බිනා බව මෙයින් දැනුම්දුන්නා ඇත.

තවද, මෙම ඉඩම් ගැන වැඩිදුර කාරණා සර්චේසර්ජන්තුල් උත්තාන්තේගෙන්ද, විකිනීමේ කොන්දේ ගැන කාරණා ගාල්ලේ ආණ්ඩුවේ ඒජන්ත උත්තාන්තේගෙන්ද දැනගත්ව පුළුවන.

ආණ්ඩුකාර උතුමානන්වහන්සේගේ ආඥාවලෙස,
 ජ. නොඑල් වාකර්,
 මහසෙක්කාරිස් වමිහ.

No. 879, s. p. Colonial Secretary's Office, Colombo, August 31, 1894.

ON Monday, October 22, 1894, and the following days, at noon, the Government Agent for the Southern Province will put up to auction for sale or settlement, at Elpitiya Resthouse, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government.

One hundred and twenty-five allotments of land situated in the Bentota-Walallawiti korale of the Galle District of the Southern Province.

Preliminary plan 4,010.—Etungagoda.
 Claimant—Crown.

Lot.	Name of Land.	Name of Applicant.	Description.	Extent.
				A. R. P.
10121	Ulkapugodakele	—	Jungle	0 2 18
10122	Koramillagodakele	—	do.	0 3 10
10123	Do.	—	do.	0 3 32
10124	Do.	—	do.	1 0 24
10125	Do.	—	do.	0 3 30
10126	Do.	—	do.	0 3 0
10127	Do.	—	do.	0 3 8
10128	Do.	—	do.	0 2 5
10129	Do.	—	do.	0 3 24
10130	Do.	—	do.	0 3 1
10131	Do.	—	do.	0 2 30
10132	Do.	—	do.	0 3 6
10133	Do.	—	do.	0 3 30
10134	Do.	—	do.	0 3 13

Lot.	Name of Land.	Name of Applicant.	Description.	Extent.		
				A.	R.	P.
10135	Karamillagodakele.	—	Jungle	0	3	23
10136	Do.	—	do.	0	3	36
10137	Do.	—	do.	1	0	0
10138	Do.	—	do.	0	1	10
Preliminary plan 4,011.—Gonagala.						
Claimant—Crown.						
10139	Panukaratuduwelela	H. A. de Appusinno and others	Field	3	0	0
10140	Panukaratuduweumulla	—	do.	0	0	19
10141	Panukaratuduwelela	H. A. de Appusinno and others	do.	1	2	28
10142	Do.	do.	do.	2	3	10
10143	Do.	do.	do.	1	0	0
Preliminary plan 4,020.						
Claimant—Crown.						
10164	Adikariyagodakele	H. Mendis Appu	Jungle	1	3	32
10165	Moragahaudumulla Basnaira	do.	Field	0	3	1
10166	Moragahaudumulla Basnaira	do.	do.	0	3	32
10167	Medakattiya	H. A. de Appu and others	do.	0	0	36
10168	Watta-addarakattiya	H. Mendis Appu	do.	2	2	2
10169	Moragahaudumullaokanda	H. Baba Appu and others	do.	0	1	39
10170	Moragahadakunemedakattiya	H. Mendis Appu	Field	0	1	12
10171	Moragahadakunekattiyaudumulla	W. Endoris Appu	do.	1	3	5
10171	Galgodakele	H. Issan Appu	do.	1	3	5
Preliminary plan 3,996.—Omatta. Claimant—Crown.						
10008	Sitrakanuwewela	Neris de Silva	Field	3	3	10
Preliminary plan 3,914.—Omatta. Claimant—Crown.						
9718	Delgahagodella	Gallege Uderis	Chena	0	1	26
9719	Do.	do.	do.	1	3	21
Preliminary plan 3,990.—Niyangama. Claimant—Crown.						
9996	Heendeniyawela	Kitulduwa Balappu	Field	8	0	31
9997	Do.	do.	Threshing floor	0	0	26
Preliminary plan 3,773.—Niyangama.						
Claimant—Crown.						
9289	Galindagoda beddawatta	Abitagoda Siyaoriss	Garden	0	2	28
9290	Galindagodabedda	do.	Jungle	1	0	31
Preliminary plan 3,993.—Niyangama.						
Claimant—Crown.						
10001	Gallindakanda	—	Cheha	7	0	16
10002	Do.	A. S. Brodthurst	Garden	2	1	0
10003	Do.	do.	Chena	5	2	22
10004	Danketiya	—	Field	0	1	18
Claimant—B. Layris Hamy de Silva and two others.						
F 415	Labuwelenna or Udagamawatta	Bandarigodage Overis de Silva	Garden	8	1	26
Claimants—K. G. Dias and four others.						
G 415	Do.	A. S. Brodthurst	do.	6	3	22
Preliminary plan 2,824.—Niyangama.						
Claimant—Crown.						
5626	Mahalabuwaltenna	Madugoda Punchi Appu	Deniya	4	2	18
5627	Mahalabuwaltennapolauwa	do.	Jungle	5	1	18
5628	Galindagoda-addarapolauwa	Matugoda Mathes	do.	3	2	10
Preliminary plan 3,741.—Amugoda.						
Claimant—Crown.						
9055	Masmoragahapolatwa	H. de Livera, Mudaliyar	Garden	1	1	16
Preliminary plan 3,765.—Amugoda.						
Claimant—Crown.						
9261	Halwalagoda or Katukurundu-	H. J. de Livera, Mudaliyar	Garden	1	1	33
9262	polauwa	do.	do.	0	0	16
Preliminary plan 3,857.—Nawadagala and Ganegoda.						
Claimant—Crown.						
9487	Hikgasmanana	H. J. de Livera, Mudaliyar	Chena	3	1	35
9488	Gamayageduwa	O. K. Don Aberan Appu	do.	4	1	5
9489	Do.	do.	Garden	0	1	8
Preliminary plan 3,997.—Elpitiya.						
Claimant—Crown.						
10009	Kajugahaduwa	Igalaganage Juanis	Chena	2	1	2
Preliminary plan 2,906.—Pitigala.						
Claimant—Crown.						
6005	Wadiyagoda or Bandarapuwak-	D. M. S. Wittachi	Garden	2	2	19
6006	watta	do.	do.	1	2	7
6007	Godagewatta alias Totawatta	do.	do.	0	0	23
6008	Do.	do.	do.	0	0	23
6008	Kussigedarawatta	do.	do.	6	2	5

Lot.	Name of Land.	Name of Applicant.	Description.	Extent.	
				A.	R. P.
6009	Kussigederawatta	D. M. S. Wittachchi	Garden	3	2 22
6010	Radapatarahenawatta	do.	do.	3	1 24
6011	Do.	do.	do.	1	1 36
6012	Amukanattahena	do.	do.	0	0 31
6013	Do.	do.	do.	0	1 9
6014	Do.	do.	do.	9	1 2
Preliminary plan 3,012.—Galboda.					
6595	Arachchigewelawatta	Claimant—Crown. Don Cornelis Leanora	Garden	1	3 31
Preliminary plan 4,075.—Kuda Uragaha.					
10280	Uraduwa	Claimant—Crown. Elayadurage Hendriya	Chena	1	3 7
Preliminary plan 4,008.—Galtuduwa.					
10115	Kandaduwakele	Claimant—Crown. K. Don Hendrick Appu	Jungle	3	3 4
10116	Dikudumullekele	P. Appusinna and H. Gregoris	do.	7	0 36
Preliminary plan 3,860.—Ganegoda.					
9491	Punchidolamanana	Claimant—Crown. P. K. Aberan Appu	Chena	1	2 5
9492	Do.	do.	Garden	0	2 9
9493	Do.	do.	Chena	0	0 23
9494	Do.	do.	Garden	0	0 16
Preliminary plan 3,991.—Horangalla.					
9998	Gahalakolapolauwa	Claimant—Crown. K. Wirasinghe Endoris de Silva	Garden	2	0 20
Preliminary plan 3,976.—Kaikawala.					
9955	Dalukgalrotakele	Claimant—Crown. Don Cornelis Leanora	Jungle	6	0 30
9956	Do.	do.	Vegetables	0	3 14
Preliminary plan 3,259.—Hippanwatta.					
7502	Imbulgahawela	Claimant—Crown. S. Hakuru Swaris	Swampy land	3	2 28
Preliminary plan 1,451.—Uragaha.					
12438	Delkebellagodawatta	Claimant—Crown.	Garden	0	3 11
12440	Hipanwela-addarawela	—	Paddy field	7	1 23
12441	Kapugasduwawela	—	do.	17	1 0
12442	Kapugasduwa	—	Jungle	0	3 22
12443	Millagahaduwa	—	do.	0	3 16
12444	Delgahaduwa	—	do.	0	3 6
12445	Hipan-ela Modarawela	—	Paddy	12	3 3
12446	Udantotuwa	—	do.	3	0 32
12447	Elpitieladaduwa	—	Jungle	1	0 0
12448	Udantotpwewela	—	Paddy	13	0 0
12449	Do.	—	do.	9	0 0
12450	Udantotuweduwa	—	Jungle	2	2 5
12451	Diyaporaduwa Goipolaudumulla	—	Owita	5	3 20
12452	Diyaporaduawela Kapugasduwa	—	Jungle	1	0 11
12454	Laulugahakumbura	—	Paddy	4	1 32
12456	Jamongahahena Mahawela	—	do.	7	1 19
12457	Laulugahakumbura	—	do.	2	0 22
12458	Diyaporaduwegoipola	—	Owita	5	1 36
12459	Do.	—	do.	4	1 30
12460	Diyaporaduawawela	—	do.	4	0 38
12461	Kohilawela	—	do.	4	1 32
12462	Diyaporaduawawela	—	do.	0	0 33
12463	Diyaporaduwaudumulla	—	do.	2	0 34
12464	Delgahaduwa	—	do.	2	1 25
12465	Diyaporaduawawela	—	do.	5	1 10
12466	Diyaporaduwaudumulla	—	Paddy	6	1 38
12467	Diyaporaduawawatta	—	Garden	0	1 12
12468	Imbulgahawela	—	Paddy	8	2 34
12470	Elpitiyaela-addara	—	Owita	7	0 5
12471	Elpitiyaelagankanda	—	do.	0	1 35
12472	Elpitiyaeladeniya	—	Deniya	1	0 36
12473	Elpitiyaelakosgahaduwa	—	do.	3	2 10
12475	Kowilawelaudumulla	—	Owita	2	2 37
12476	Welamedaduwa-addaraowita	—	do.	8	0 36
12477	Puwakgahawelaudumullakele	—	Jungle	2	2 32
12478	Etoraweadarawela	—	Owita	0	1 30
12479	Etoraweadara	—	do.	0	2 13
12480	Etoluwewela	—	Paddy	7	2 20
12481	Punchijambugahakumbura	—	do.	4	3 28
12481½	Puwakgahawelaudumulla	—	do.	1	0 33
12481¼	Punchijambugahahena	—	Jungle	4	1 16

Lot.	Name of Land.	Name of Applicant.	Description.	Extent. A. R. P.
Claimants—Lianegamage Seadoris Appu and others.				
X 641	Delgahaduwa	H. Don Handris	Garden.	1 2 21
Y 641	Hipanwela	do.	Paddy field	10 3 18
Z 641	Do.	do.	do.	11 0 7
Claimant—Lianegamage Janis.				
A 642	Puwakgaha Udumullekattiya	H. Don Handris	do.	2 2 0
B 642	Puwakgaha Udumulla or Hipanwela.	do.	do.	0 1 32
C 642	Hipanwela or Ellorawela Pahala-kattiya	do.	do.	9 2 0
Claimant—Lianegamage Baba Sinno.				
D 642	Hipanwela or Jambugahakumbura.	H. Don Handris	do.	7 2 15
D 642½	Hipanwela	do.	do.	1 2 15
Preliminary plan L,803.—Bentota. Claimant—Crown.				
E 132	Appalladuwa	H. J. de Livera, Mudaliyar	Jungle and marshy land	4 0 35

NOTE.—Any persons considering that they have any claims to these lands are hereby noticed to produce evidence of their title before the Government Agent on the day of sale.

Further information respecting these lands may be obtained from the Surveyor-General, and respecting the conditions of sale from the Government Agent Galle.

By His Excellency the Governor's command,

E. NOEL WALKER,
Colonial Secretary.

No. 879, S. P.

වර්ෂ 1894 ක්වූ අගෝස්තු මස 31 වෙනි දින කොළඹ

මහසෙනෙකාරීන්ගේ නායකත්වයෙන් කන්දේරුවේදී.

ආරක්ෂාවේ දකුණුපලාතේ ඒජන්තලන්කාන්සේ විසින් මෙහි පහත සඳහන්වන ආරක්ෂාව සන්තක දුමුණු ආරක්ෂාවේ නියෝගවල ප්‍රකාරයට වර්ෂ 1894 ක්වූ මහගෝබර් මස 22 වෙනි දින සඳුදා සහ ඊටපසු දවස් 30 දීද ඉල්ලීමේ නායකත්වයේ විකුණුවට යෙදවනවා ඇත.

• ගාඵදිආවේ බෙත්තර වලල්ලා විවිකෝරලේ කොට්ඨාසයේ පිහිටා තිබෙන බිම්කැබලි 125 ක්.

පිහිටුම 40,10. ඇතුළත ගොඩ. අයිතිකරු කියන්නා—ආරක්ෂාව.

නො.	ඉඩමේ නම.	ඉල්ලීමකාරයා	අන්දම.	මහත. අ. ර. ප.
10121	උළුකැපුගොඩ කැලේ	—	බැඳිද	0 2 18
10122	කොරවිලගොඩ කැලේ	—	එම	0 3 10
10123	එම	—	එම	0 3 32
10124	එම	—	එම	1 0 24
10125	එම	—	එම	0 3 30
10126	එම	—	එම	0 3 0
10127	එම	—	එම	0 3 8
10128	එම	—	එම	0 2 5
10129	එම	—	එම	0 3 24
10130	එම	—	එම	0 3 1
10131	එම	—	එම	0 2 30
10132	එම	—	එම	0 3 6
10133	එම	—	එම	0 3 30
10134	එම	—	එම	0 3 13
10135	එම	—	එම	0 3 23
10136	එම	—	එම	0 3 36
10137	එම	—	එම	1 0 0
10138	එම	—	එම	0 1 10
සිතියම 4,011. ගෝනාගල.				
10139	පහුකුරතුදුවේ වෙල	එම්. ඒ. ද අප්පුසිසිද්දෙනෙ, සහ වෙනත්	කුඹුර	3 0 0
10140	එම උඩුමුල්ල	එම	එම	0 0 19
10141	එම වෙල	එම	එම	1 2 28
10142	එම	එම	එම	2 3 10
10143	එම	එම	එම	1 0 0
සිතියම 4,020.				
10164	අදිසාරියගොඩ කැලේ	එම්. මෙන්දිසස්අප්පු	බැඳිද	1 3 32
10165	මොරගහ උඩුමුල්ල බස්නාහර ඉහල කුට්ටිය	එම	කුඹුර	0 3 1
10166	එම මැද කුට්ටිය	එම්. ආදිඅප්පු සහ වෙනත්	එම	0 3 32
10167	වත්තඅද්දර කුට්ටිය	එම්. මැන්දිසස්අප්පු	එම	0 0 36
10168	මොරගහ උඩුමුල්ලේ මිකිස්ද	එම්. බබ්අප්පු සහ වෙනත්	එම	2 2 2
10169	මොරගහ දකුණු මැද කැටිය	එම්. මැන්දිසස් අප්පු	කුඹුර	0 1 39
10170	එම දකුණේ කැටිය උඩුමුල්ල	ඩබ්ලිව්. එන්දේරිස්අප්පු	එම	0 1 12
10171	ගල්ගොඩ කැලේ	එම්. ඉසක්අප්පු	එම	1 3 5

නො.	ඉඩමේ නම.	ඉල්ලුම්කාරයා.	අන්දම.	මහක. අ. රු. ප.
10008	සිත්තකභූමි වෙල	සිතියම 3,996. ඔවන්ක. නේරිස් ද සිල්වා	කුඹුර	3 3 10
9718	එම යටගොඩැල්ල	සිතියම 3,914. ගාල්ලේ උදේරිස්	හේන	0 1 26
9719	එම	එම	එම	1 3 21
9996	සිත්දෙනියේ වෙල	සිතියම 3,990. නියන්ගම. කිතුල්දුමේ බාලස්ස	කුඹුර	8 0 31
9997	එම	එම	කමහ	0 0 26
9289	ගල්නිදගොඩබැඳ්දේ වත්ත	සිතියම 3,773. ඇඹිකඉඟොඩ සියප්පේරිස්	වත්ත	0 2 28
9290	එම බැඳ්ද	එම	බැඳ්ද	1 0 31
10001	ගල්ලිදකන්ද	සිතියම 3,993. —	හේන	7 0 16
10002	එම	එ. ඇස්. බ්‍රොඩ්හෝර්ස්ට්	වත්ත	2 1 0
10003	එම	එම	හේන	5 2 22
10004	දන්කාරික	—	කුඹුර	0 1 18
F 415	අසිතිකම කියන්තා—ලැයිට්ස්හාමි ද සිල්වා සහ තවත් දෙන්නෙක්. ලබ්‍රවැල්ලුම නොහොත් උඩ ගම වත්ත	බාන්ඩාරගොඩගේ ඩනිරිස් ද සිල්වා	වත්ත	8 1 26
G 415	අසිතිකම කියන්තා—කේ. ජී. දිසස් සහ තවත් හතරදෙනෙක්. එම	එ. ඇස්. බ්‍රොඩ්හෝර්ස්ට්	වත්ත	6 3 22
5626	මහලබ්‍රවල්ලුම	සිතියම 2,824. අසිතිකම කියන්තා—රජසන්තක. මාදුගොඩ පුන්ච්ඡප්ප	දෙනිය	4 2 18
5627	එම පොල්ලවුම	එම	බැඳ්ද	5 1 18
5628	ජලිදගොඩඅද්දර පොල්ලවුම	මාදුගොඩ මනෙස්	එම	3 2 10
9055	මාස්මොරගහ පොල්ලවුම	සිතියම 3,741. අමුගොඩ. එච්. ද ලිවේර මුදියන්සේ රුලුහාමි	වත්ත	1 1 16
9261	හල්වලගොඩ නොහොත් කවුකුරුදු පොල්ලවුම	සිතියම 3,765. එච්. ජේ. ද ලිවේර මුදියන්සේ රුලුහාමි	එම	1 1 33
9262	එම	එම	එම	0 0 16
9487	සික්කස්මානාන	සිතියම 3,857. තවදුරට සහ ගනේගොඩ. එච්. ජේ. ද ලිවේර මුදියන්සේ රුලුහාමි	හේන	3 1 35
9488	ගමසාගේදුම	කේ. දෙනේ අබරන්ඡප්ප	එම	4 1 5
9489	එම	එම	වත්ත	0 1 8
10009	කජ්ජුගහදුම	සිතියම 3,997. ඇල්පිරිය. ඉහලගොගේගේ ජුවානිස්	හේන	2 1 2
6005	වාභියගොඩ නොහොත් බන්ඩාර පුවක්වත්ත	සිතියම 2,906. පිරිගල. ඩී. ඇම්. ඇස්. විවිචාචිච්	වත්ත	2 2 19
6005	ගොඩගේ වත්ත නොහොත් ගොටවත්ත	එම	එම	1 2 7
6007	එම	එම	එම	0 0 23
6008	කුස්සිගෙදරවත්ත	එම	එම	6 2 5
6009	එම	එම	එම	3 2 22
6010	රදුපතර හේනේවත්ත	එම	එම	3 1 24
6011	එම	එම	එම	1 1 36
6012	අමුකනන්තේහේන	එම	එම	0 0 31
6013	එම	එම	එම	0 1 9
6014	එම	එම	එම	9 1 2
Q 595	ආරච්චිගේ වෙලවත්ත	සිතියම 3,012. ගල්බොඩ. දෙනේ කොද්දේලිය ලෙනෝරා	එම	1 3 31
10280	ලාරදුම	සිතියම 4,075. කුඩාලාරගහ. එලසාදරගෙයි ගෙන්දුආ	හේන	1 3 7
10115	කැන්දුදුමේ කැලේ	සිතියම 4,008. ගල්කුඹුම. කේ. දෙනේ ගෙන්දුකිඡප්ප	බැඳ්ද	3 3 4
10116	දික්කුඹුමල්ලේ කැලේ	පී. අජ්ජසික්කේ සහ කේ. හිරිගෝරිස්	එම	7 0 36

නො.	ඉඩමේ නම.	ඉල්ළුමකාරයා.	අන්දම.	මහත. අ. රු. ප.
9491	පුත්තියොල මානාන	සිතියම 3,860. ගනන්ගොඩ.	හේන	1 2 6
9492	එම	පී. කේ. අඞිරන්අප්පු	වත්ත	0 2 9
9493	එම	එම	හේන	0 0 23
9494	එම	එම	වත්ත	0 0 16
6998	ගහලකොල පොල්ලඹුව.	සිතියම 3,991. ගොරන්ගල්ල. කේ. විරසිංහ, එන්පෙරේස්ද සිල්වා	බැඳ්ද	2 0 20
9955	දළුගල්ලොවේ කැලේ	සිතියම 3,976. කයිකාවෙල, දොන් කොර්නෙලිස් ලියනෝරා	එම	6 0 30
9956	එම	එම	එලවලුවලට හොඳ ඉඩම	0 3 14
7502	ඉඹුල්ගහවෙල	සිතියම 3,259. හිපන්වත්ත. ඇස්. ගඤුරා සුවාරිස්	මඩඞම	3 2 28
12438	දෙල්කැබැල්ලාගොඩවත්ත	සිතියම 1,457. ලෑරගහ.	වත්ත	0 3 11
12440	හිපන්වෙලඅද්දර වෙල	—	කුඹුර	7 1 23
12441	කපුගස්දුවේවෙල	—	එම	17 1 0
12442	එම දුව	—	බැඳ්ද	0 3 22
12443	මිල්ලගහදුව	—	එම	0 3 16
12444	දෙල්ගහදුව	—	එම	0 3 6
12445	හිපන්ඇල මෝදරවෙල	—	වි වපුරන ඉඩම	12 3 3
12446	උඩන්තොටුව	—	එම	3 0 32
12447	ඇල්පිටිඇලදොරදුව	—	බැඳ්ද	1 0 0
12448	උඩන්තොටුවේවෙල	—	වි වපුරන ඉඩම	13 0 0
12449	එම	—	එම	9 0 0
12450	උඩන්තොටුවේදුව	—	බැඳ්ද	2 2 5
12451	දියපොරදුවේ ගොයිපොල උඩු මුල්ල	—	ඔව්ව	5 3 20
12452	දියපොරදුවේවෙල කප්පු ගස්දුව	—	බැඳ්ද	1 0 11
12454	ලාඹඑගහකුඹුර	—	වි වපුරන ඉඩම	4 1 32
12456	ප්වොන්ගහගෙහේ මහවෙල	—	එම	7 1 19
12457	ලාඹඑගහකුඹුර	—	එම	2 0 27
12458	දියපොරදුවේ ගොයිපොල	—	ඔව්ව	5 1 36
12459	දියපොරදුවේ ගොයිපොල	—	ඔව්ව	4 1 0
12460	එම වෙල	—	එම	4 0 38
12461	කොහිලවෙල	—	එම	4 1 32
12462	දියපොරදුවේවෙල	—	එම	0 0 33
12463	දියපොරදුවේඋඩුමුල්ල	—	එම	2 0 34
12464	දෙල්ගහදුව	—	එම	2 1 25
12465	දියපරදුවේවෙල	—	එම	5 1 16
12466	එම උඩුමුල්ල	—	කුඹුර	6 1 38
12467	එම වත්ත	—	වත්ත	0 1 12
12468	ඉඹුල්ගහවෙල	—	කුඹුර	8 2 34
12470	ඇල්පිටිසේඇලඅද්දර	—	ඔව්ව	7 0 5
12471	එම ගන්කන්ද	—	එම	0 1 35
12472	එම දෙහිය	—	දෙහිය	1 0 35
12473	එම කොස්ගහදුව	—	එම	3 2 10
12475	කෝවිලවෙලඋඩුමුල්ල	—	ඔව්ව	2 2 37
12476	වෙලමැදුවේ අද්දරඔව්ව	—	එම	8 0 36
12477	දුළුගහවෙල උඩුමුල්ලේකැලේ	—	බැඳ්ද	2 2 32
12478	එකොරාවේ අද්දරවෙල	—	ඔව්ව	0 1 30
12479	එම අද්දර	—	එම	0 2 13
12480	ඇත්මඑවේකැලේ	—	කුඹුර	7 2 20
12481	පුත්තියොල ජම්බුගහකුඹුර	—	එම	4 3 28
12481 ³ / ₄	පුත්තියොල උඩුමුල්ල	—	එම	1 0 33
12481 ¹ / ₂	පුත්තියොල ගහගේන	—	බැඳ්ද	4 1 16
අයිතිකම කියන්නා—ලියනගමගේ සියපෙරේස්අප්පු සහ වෙන අය.				
X 641	දෙල්ගහදුව	එම. දොන් ගෙන්දිරිස්	වත්ත	1 2 21
Y 641	හිපන්වෙල	එම	කුඹුර	10 3 18
Z 641	එම	එම	එම	11 0 7
අයිතිකම කියන්නා—ලියනගමගේ ජාතිස්.				
A 642	පුත්තියොල උඩුමුල්ලේ කැලේ	එම. දොන් ගෙන්දිරිස්	එම	2 2 0
B 642	පුත්තියොල උඩුමුල්ල නොහොත් හිපන්වෙල	එම	එම	0 1 32
C 642	හිපන්වෙල නොහොත් ඇල්ලේ රුවෙලේ පහලකැලිය	එම	එම	9 2 0

නො.	ඉඩමේ නම.	ඉල්ලීමකාරයා.	අයදුම.	මහත. අ. රු. ප.
D 642	හීපත්වෙල නොහොත් ජමුගහ කුඹුර	අයිතිකම කියන්නා—ලියනගමගේ බඩාසිසිඳුසෝඳු.	එවි. දෙව් හෙන්දිරිස්	7 2 15
D 642½	හීපත්වෙල	එම	එවි. දෙව් හෙන්දිරිස්	1 2 15
E 132	ඇප්පාල දුව	අයිතිකම කියන්නා—රාජසන්නක.	බැද්ද සහ සමබම	4 0 35

මෙම ඉඩම් ගැණුණු යම් උරුමයක් තිබෙනවාය කියා කල්පනාකරන අයවල් බඩුන්ගේ උරුමය ගැන ඉඩම් විකුන්න දවසේදී ආණ්ඩුවේ ඒජන්ත උත්තරයන්ගේ ඉදිරියේ බජපුකර හිටිනට ඔහුට මෙයින් දැනුම්දුන්නාදැන නවද, මෙම ඉඩම ගැන වැඩිදුර කාරණ සර්වේඤ්ජනරාජ් උත්තරයන්ගේද, විකිනීමේ කොන්දේසිය ගැණ කාරණ ගාල්ලේ ආණ්ඩුවේ ඒජන්ත උත්තරයන්ගේද දැනගන්නට පුළුවන.

ආණ්ඩුකාර උතුමානන්වතන්ගේ ආඥාවලෙස,
ඒ. නොඵල් වාකර්,
මහසෙකුකාරිජ වමිහ.

No. 880, s. p. .

Colonial Secretary's Office,
Colombo, August 31, 1894.

ON Wednesday, October 24, 1894, and the following days, at noon, the Government Agent for the Southern Province will put up to auction for sale or settlement, at Ambalangoda Resthouse, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government.

One hundred and fifteen allotments of land situated in the Wellaboda pattu of the Galle District of the Southern Province.

Preliminary plan 3,973.—Paragahatota. Applicant—Totawattage Juanis.

Lot.	Village.	Name of Claimant.	Description.	Extent.		
				A.	R.	P.
A 413	Batahirakele	G. Asaneris Silva	Jungle	5	3	9
B 413	Do.	do.	do.	0	0	17
10198	Kekirigahaudumulla	The Crown	Field	1	3	37
9243	Wattalangawatta	The Crown	Cleared land	0	1	36
9246	Kosgahatuduawawatta	The Crown	Vegetables, yams	0	1	16
9249	Hathaulwatta	do.	Garden	0	1	37
9251	Hathaulbedda	The Crown	Vegetables	0	1	2
10199	Lewakanda-addarawatta	The Crown	Garden	3	2	26
10200	Do.	do.	do.	2	1	2
7604	Gorakagahaweladuwa	The Crown	Deniya	3	3	25
7605	Kanda-addaradeniya	The Crown	do.	1	1	2
7606	Kiripedawela	do.	Paddy	0	2	3
O 387	Kanda-addarawatta	P. H. Pilanchya and others	Garden	0	2	30
X 387	Delgaha-addaraduwa	The Crown	do.	0	1	8
Y 387	Kanda-addarawatta	do.	do.	0	2	4
B 407	Galketiyawatta-addarakumbura	Hewa Hakuru Isa	Paddy field	2	0	9
C 407	Watta-addarakumbura	Hewa Hakuru Hendarisa	do.	4	3	4
D 407	Watta-addarakumburawatta	do.	Garden	0	2	28
9588	Watta-addarakumburagoda	Crown	Bare open land	0	3	15
E 407	Watta-addarakumbura	Hewa Hakuru Hunna	Paddy field	0	3	10.
F 407	Do.	Sandia Hakuru Dinasa	Garden	0	3	33
9589	Do.	Crown	do.	0	2	17
9590	Wattakumburawatta	do.	do.	0	3	20
9591	Do.	do.	do.	0	3	2
G 407	Otarawalalangakumbura	Tusa Hakuru Arnissa and others	Paddy field	4	3	21
H 407	Otarawalagawakumbura	Punchi Hakuru Othesa	do.	0	1	37
9592	Otarakumburagawaduwa	Crown	Jungle	3	3	30
I 407	Otarawalagawakumbura	Pedro Hakuru Babanisa and others	Paddy field	3	0	0
J 407	Angulugahakumbura	Hewa Hakuru Andrisa and others	do.	1	0	0
9593	Delgahakumbura	Crown	do.	2	2	20
9594	Angulugahakumbura	do.	do.	5	3	0
K 407	Katakaralagahakumbura	Tomma Hakuru Emisa and others	do.	1	2	7
9595	Do.	Crown	Suitable for paddy	0	1	1
L 407	Do.	Puncha Hakuru Singha	Paddy field	1	1	6
M 407	Dehigahaudumulla	Mr. Rajapaksa	do.	7	1	28
9596	Do.	Crown	do.	0	2	9
N 407	Angulugahawela	Pedro Hakuru Ammie	do.	1	0	33
O 407	Do.	Pedro Hakuru Owisa Vidane	do.	1	3	14
P 407	Do.	Tusa Hakuru Babana	do.	2	0	14
Q 407	Do.	Hewahakuru Nandris	do.	6	2	4
R 407	Do.	Subayahakuru Podisa	do.	1	0	0

Lot.	Village.	Name of Claimant.	Description.	Extent.		
				A.	R.	P.
9597	Angulugahawela	Crown	Paddy field	3	1	15
9598	Do.	do.	do.	0	3	30
9599	Angulugahakumbura	do.	do.	1	2	0
9600	Do.	do.	do.	2	3	34
9601	Do.	do.	do.	3	0	0
9602	Do.	do.	do.	1	1	23
9603	Do.	do.	do.	2	0	12
9604	Angulugahadeniya	do.	Suitable for paddy	7	1	18
9605	Angulugahakumbura	do.	Paddy field	2	1	18
9606	Humbasgodelladeniya	do.	Suitable for paddy	1	3	2
9607	Do.	do.	Paddy field	1	1	26
9608	Do.	do.	do.	2	2	29
9609	Do.	do.	do.	3	0	38
9611	Indigahaudumulla	do.	Suitable for paddy	1	1	14
9612	Do.	do.	Paddy field	0	3	38
S 407	Do.	Hewahakuru Babisa	do.	8	3	23
9613	Do.	Crown	Suitable for paddy	0	2	16
T 407	Indigahaudumullagawabedda	Kaluwahakuru Seadorisa	Paddy field	1	2	24
9615	Indigahaudumulla	Illandaridewa Endorisa and another	do.	0	2	33
9617	Indigahakumbura	do.	do.	0	3	37
9618	Do.	do.	do.	7	0	38
U 407	Do.	Kaluhakuru Janisa	do.	1	0	29
V 407	Do.	Kaluwa Katcho	do.	1	0	3
9619	Do.	Crown	do.	2	0	15
9620	Indigahadeniya	do.	Suitable for paddy	0	2	38
9621	Do.	do.	do.	0	1	38
W 407	Delgahawatta	Bolindahakuru Babusa	Garden	0	0	37
X 407	Kottawellakumburawatta	do.	do.	0	2	30
Y 407	Do.	Bolinda Hakuru Babusa	do.	0	2	19
Z 407	Kottawellakumbura	Punchi Hakuru Esama	Paddy field	2	1	27
A 408	Do.	Illandaridewa Nando	do.	1	2	6
B 408	Do.	Puncha Hakuru Ranmi	do.	1	0	9
C 408	Do.	Ranapura Hakuru Hendoris and others	do.	2	3	6
D 408	Do.	Illandaridewa Nando	do.	1	0	8
9624	Kottaweladeniya	Crown	Suitable for paddy	2	3	24
E 408	Kottawellakumbura	Hewa Hakuru Dalusa and others	Paddy field	4	2	31
9626	Kottawelaudumulla	Crown	Suitable for paddy	6	1	6
9627	Kottawellakumbura	do.	Paddy field	3	1	0
9628	Kottawelaudumulla	do.	Suitable for paddy	0	3	4
9630	Pattehewelabedda	do.	do.	0	1	38
F 408	Kottawelawatta	Hewa Hakuru Juwa	Garden	0	0	33
G 408	Do.	do.	do.	0	3	28
9631	Do.	Crown	Jungle	0	0	12
9632	Kottawelaudumulla	do.	Suitable for paddy	1	1	14
H 408	Kottawelawatta	Hewa Hakuru Senerisa	Garden	0	3	3
I 408	Kottawellakumbura	Bolanda Hakuru Dingibaba	Paddy field	2	0	0
9333	Do.	Crown	do.	0	1	6
J 408	Millagahawatta	Bolanda Hakuru Dingibaba	Garden	0	2	15
K 408	Delgahawatta	Illandaridewa Seadoris	do.	0	2	24
L 408	Kottawelaudumullawatta	Hewa Hakuru Kiritina	do.	0	3	31
9634	Kottawelaudumulla	Crown	Suitable for paddy	1	2	13
9635	Kottawellakumbura	do.	Paddy field	3	3	21
9636	Kottawelawatta	do.	Bare land	0	1	35
9637	Kottawellakumbura	do.	Yams	0	1	5
M 408	Kottawelaudumullawatta	Illandaridewa Ubarisa	Garden	0	2	4
N 408	Do.	do.	Yams and vegetables	1	0	6
9638	Kottawelaudumullakumbura	The Crown	Paddy field	1	0	13
O 408	Kottawelaudumullawatta	Tomma Hakuru Podiya	Garden	0	1	14
9639	Do.	The Crown	Suitable for paddy	0	1	28
9640	Kottawelaudumulla	do.	do.	0	3	4
9641	Do.	do.	do.	1	2	11
P 408	Do.	Tussa Hakuru Sanda	Paddy field	0	3	5
Q 408	Kottawela	Tussa Hakuru Tusa	do.	0	3	38
9642	Kottawelaudumulla	The Crown	Suitable for paddy	1	1	16
R 408	Do.	Tussa Hakuru Suba	Paddy field	0	2	25
S 408	Do.	Puncha Hakuru Oda	do.	0	3	39
T 408	Do.	Puncha Hakuru Sada	do.	0	3	26
U 408	Do.	do.	do.	0	0	33
V 408	Dehigahaudumulla	Kalu Hakuru Oda	do.	1	1	32
9644	Indigahaudumulla	The Crown	Suitable for paddy	0	2	32
9645	Do.	do.	Paddy field	3	3	13
9646	Dehigahaudumulla	do.	Suitable for paddy	2	3	18
9647	Indigahaudumulla	do.	Paddy field	1	0	34
9648	Do.	do.	Suitable for paddy	5	2	32

NOTE.—Any persons considering that they have any claims to these lands are hereby noticed to produce evidence of their title before the Government Agent on the day of sale.

Further information respecting these lands may be obtained from the Surveyor-General, and respecting the conditions of sale from the Government Agent, Galle.

By His Excellency the Governor's command,
E. NOEL WALKER,
Colonial Secretary.

No. 880, S. P.

මේ 1894 ක්වු අගෝස්තු මස 31 වෙනි දින කොළඹ

මහසෙනෙවුන්ගේ නාමයෙන් කන්තෝරුවේදීය.

මේ දිසාවේ දකුණුපලායේ ඒජන්තවරයාගේ විසින් මෙහි පහත සඳහන්වන ආණ්ඩුව සන්ධාන ඉඩම් ආණ්ඩුවේ නියෝගවල ප්‍රකාරයට මේ 1894 ක්වු ඔක්තෝබර් මස 24 වෙනි දිනවු බදාදා සහ ඊටපසු දවස් වලදීද අම්බලන්ගොඩ නානායකමේදී වෙන්දේසිකර විකුණන්නට යෙදෙනවා ඇත.

ගාඵ්දිසාවේ වැල්ලබඩපත්තුව පලායේ කොට්ඨාසයේ පිහිටා තිබෙන බිම්පැවෙලි 115ක්.

සිතියම 3,973. පරගහනොව. ඉල්ලුම්කාරයා—මොටවත්තේගෙයි පුළුන්සි.

නො.	ඉඩමේ නම.	අයිතිකම් කීයන්නා.	අන්දම.	මහත.
			අ. ර. ප.	
A 413	බටහිර ඉහල	ජී. අසනේරිස් සිල්වා	බැද්ද	5 3 9
B 413	එම	එම	එම	0 0 17
10198	සිතියම 4,035. කැකිරිගහ උඩුමුල්ල	ඒජන්තවරයා	කුඹුර.	1 3 37
9243	සිතියම 3,762. වත්තේලග වත්ත	ඒජන්තවරයා	එලිකරපු ඉඩම	0 1 36
9246	කොස්ගහකුඩුවේ වත්ත	මේ ඉඩම්වලට ඉල්ලුම්කාරයෙක් නැ.	වැවිලිවලට ගොදයි	0 1 16
9249	ගත්තේගේ වත්ත	ඒජන්තවරයා	වත්ත	0 1 37
9257	ගත්තේගේ බැද්ද	ඉල්ලුම්කාරයා—සන්ධානවු අයිතිකරු.	වැවිලිවලට ගොදයි	0 1 2
10199	සිතියම 4,036. ලේවකන්ද අද්දරවත්ත	ඒජන්තවරයා	වත්ත	3 2 26
10200	එම	එම	එම	2 1 2
7604	ගහියම 952. ගොරසහග ඵලදුව	ඒජන්තවරයා	දෙතිය	3 3 25
7605	කන්දඅද්දර දෙතිය	මෙම ඉඩම්වලට ඉල්ලුම්කාරයෙක් නැ.	එම	1 1 2
7606	කිරිපෙදවෙල	ඒජන්තවරයා	විවලට ගොදයි	0 2 3
0387	කන්දඅද්දර වත්ත	පී. එච්. විලෝන්ටියා සහ වෙනඅය	වත්ත	0 2 30
X 387	දෙල්ගහඅද්දරදුව	ඒජන්තවරයා	එම	0 1 8
Y 387	කන්දඅද්දරවත්ත	එම	එම	0 1 4
B 407	ගල්කැටියාවත්ත අද්දර කුඹුර	සිතියම 3,884. මාගල.	කුඹුර	2 0 9
C 407	වත්තඅද්දර කුඹුර	හේවානකුරු ඉසා	එම	4 3 4
D 407	එම වත්ත	එම ගෙන්දරිසා	වත්ත	0 2 28
9588	වත්තඅද්දර කුඹුරේගොඩ	ඒජන්තවරයා	එලිමග ඉඩම	0 3 15
E 407	වත්තඅද්දර කුඹුර	හේවානකුරු හුන්තා	කුඹුර	0 3 10
F 407	එම	සන්දිසානකුරු දිනෙසා	වත්ත	0 2 33
9589	එම	ඒජන්තවරයා	එම	0 2 17
9590	වත්තේකුඹුරේවත්ත	එම	එම	0 3 20
9591	එම	එම	එම	0 3 2
G 407	මහාරවලලගකුඹුර	කුසුමානකුරු අර්නිසා සහ වෙන අය	කුඹුර	4 3 21
H 407	මහරවලගාවා කුඹුර	පුන්චිතකුරු ඩනෙසා	එම	0 1 37
9592	මහරකුඹුරගාවාදුව	ඒජන්තවරයා	බැද්ද	3 3 30
I 407	මහරවෙලගාවා කුඹුර	ජේදරුගකුරු බබානිසා සහ වෙන අය	කුඹුර	3 0 0
J 407	අඟුළුගහකුඹුර	හේවානකුරු අන්දිරිසා සහ වෙන අය	එම	1 0 0
9593	දෙල්ගහකුඹුර	ඒජන්තවරයා	එම	2 2 20
9594	අද්දරගහකුඹුර	එම	එම	5 3 0
K 407	කටකරලගහකුඹුර	කොම්මානකුරු එම්සා සහ වෙන අය	එම	1 2 7
9595	එම	ඒජන්තවරයා	වි වැපිරීමට සුභයි	0 1 1
L 407	එම	පුන්චිතකුරු සිසිදේසෝ	කුඹුර	1 1 6
M 407	දෙහිගහඋඩුමුල්ල	ඒජන්තවරයා	එම	7 1 28
9596	එම	ඒජන්තවරයා	එම	0 2 9
N 407	අඟුළුගහවෙල	ජේදරුගකුරු අඩුතේරිස්	එම	1 0 33
O 407	එම	එම ඔවිසිදිගේ	එම	1 3 14
P 407	එම	කුසානකුරු බබනා	එම	2 0 14
Q 407	අඟුළුගහවෙල	හේවානකුරු අන්දිරිස්	කුඹුර	6 2 4
R 407	එම	සුබසානකුරු ඩොනිසා	එම	1 0 0
9597	එම	ඒජන්තවරයා	එම	3 1 15
9598	එම	එම	එම	0 3 30
9599	එම කුඹුර	එම	එම	1 2 0
9600	එම	එම	එම	2 3 34

නො.	ඉඩමේ නම.	අයිතිකම් කියන්නා.	අත්දම.	මහන.
				අ. රු. ප.
9601	අඵගහවෙල කුඹුර	රාජසත්තක	කුඹුර	3 0 0
9602	එම	එම	එම	1 1 23
9603	එම	එම	එම	2 0 12
9604	එම දෙහිය	එම	විවලට හොඳයි	7 1 18
9605	එම කුඹුර	එම	කුඹුර	2 1 18
9606	හුඹස්ගොඩැල්ලේ දෙහිය	එම	විවලට හොඳයි	1 3 2
9607	එම	එම	කුඹුර	1 1 26
9608	එම	එම	එම	2 2 29
9609	එම	එම	එම	3 0 38
9611	ඉදිගහලඹුමුල්ල	එම	විවලට හොඳයි	1 1 14
9612	එම	එම	කුඹුර	8 3 38
S 407	එම	හේවාහකුරු බිබිසා	එම	8 3 23
9613	එම	රාජසත්තක	විවලට හොඳයි	0 2 16
T 407	ගවබැද්ද	කඵවාහකුරු සියයෙරිසා	කුඹුර	1 2 24
9615	ඉදිගහලඹුමුල්ල	ඉලන්දුරිදේව එන්යෙරිසා		
		සහ වෙන අය	එම	0 2 33
9617	එම කුඹුර	එම	කුඹුර	0 3 37
9618	එම	එම	එම	7 0 38
U 407	එම	කඵහකුරු ජනිසා	එම	1 0 29
V 407	එම	කඵවා කවිවෝ	එම	1 0 3
9619	එම	රාජසත්තක	එම	2 0 15
9620	එම දෙහිය	එම	විවලට හොඳයි	0 2 38
9621	එම	එම	එම	0 1 38
W437	දෙල්ගහවත්ත	බොලඳු හකුරු බිබුසා	වත්ත	0 0 37
X 407	කෝව්වෙල කුඹුරෙවත්ත	බොලඳු හකුරු බිබුසා	වත්ත	0 2 30
Y 407	කෝව්වෙල කුඹුරෙ වත්ත	බොලඳු හකුරු බිබුසා	වත්ත	0 2 19
Z 407	කෝව්වෙල කුඹුර	පුන්චි හකුරු ඉසමා	කුඹුර	2 1 27
A 408	එම	ඉලන්දුරිදේව නන්යෙ	එම	1 2 6
B 408	එම	පුන්වාහකුරු රනනි	එම	1 0 9
C 408	එම	රනේපුර හකුරු හේයෙරිස්		
		සහ වෙන අය	එම	2 3 6
D 408	එම	ඉලන්දුරිදේව නන්යෙ	එම	1 0 8
9624	කෝව්වෙල දෙහිය	රාජසත්තක	විවලට හොඳයි	2 3 24
E 408	කෝව්වෙල කුඹුර	හේවාහකුරු දඵසා සහ වෙන		
		අය	කුඹුර	4 2 31
9626	එම ලඹුමුල්ල	රාජසත්තක	විවලට හොඳයි	6 1 6
9627	කෝව්වෙල කුඹුර	එම	කුඹුර	3 1 0
9628	එම ලඹුමුල්ල	එම	විවලට හොඳයි	0 3 4
9630	පත්තගේවෙල බැද්ද	එම	එම	0 1 38
F 408	කෝව්වෙල වත්ත	හේවාහකුරු පුවා	වත්ත	0 0 33
G 408	එම	එම	එම	0 3 28
9631	එම	රාජසත්තක	බැද්ද	0 0 12
9632	කෝව්වෙල ලඹුමුල්ල	එම	විවල හොඳයි	1 1 14
H 408	එම වත්ත	හේවාහකුරු සෙහේරිසා	වත්ත	0 3 2
I 408	එම කුඹුර	බොලඳු හකුරු භිභිබබා	කුඹුර	2 0 0
9633	එම	රාජසත්තක	එම	0 1 16
J 408	මිල්ලගහ වත්ත	බොලඳු හකුරු භිභිබබා	වත්ත	0 2 15
K 408	දෙල්ගහවත්ත	ඉලන්දුරිදේව සියයෙරිස්	එම	0 2 24
L 408	කෝව්වෙල ලඹුමුල්ලේ වත්ත	හේවාහකුරු කිරිනිනා	එම	0 3 31
9634	එම ලඹුමුල්ල	රාජසත්තක	විවලට හොඳයි	1 2 13
9635	එම කුඹුර	එම	කුඹුර	3 3 21
9636	එම වත්ත	එම	හිස් බි	0 1 35
9637	එම කුඹුර	එම	අල හිටවිමට හොඳයි	0 1 5
M 408	කෝව්වෙල ලඹුමුල්ලේ			
	වත්ත	ඉලන්දුරිදේව උබේරිසා	වත්ත	0 2 4
N 408	එම	එම	අලහිටවිමට සහ	
			එලවඵවලට	1 0 6
9638	එම කුඹුර	රාජසත්තක	කුඹුර	1 0 13
O 408	එම වත්ත	කොම්මාහකුරු පොසිසා	වත්ත	0 1 14
9639	එම	රාජසත්තක	විවලට හොඳයි	0 1 28
9640	එම ලඹුමුල්ල	එම	එම	0 3 4
9641	එම	එම	එම	7 2 11
P 408	එම	කුසහකුරු සන්ද	එම	0 3 5
Q 408	කෝව්වෙල	කුසහකුරු කුස	එම	0 3 38
9642	එම ලඹුමුල්ල	රාජසත්තක	එම	1 1 16
R 408	එම	කුසාහකුරු සුබා	කුඹුර	0 2 25
S 408	එම	පුන්වාහකුරු ඔදු	එම	0 3 39
T 408	එම	පුන්වාහකුරු සාද	එම	0 3 26
U 408	එම	එම	එම	1 0 33
V 408	දෙහිගහ ලඹුමුල්ල	කඵහකුරු ඔදු	එම	1 1 32

නො.	ඉඩමේ නම.	අයිතිකම් කියන්නා.	අන්දම.	මහක. අ. රු. ප.
9644	ඉදිගහ උඩුමුල්ල	රජසන්නක	විවලට හොඳයි	0 2 32
9645	එම	එම	කුඹුර	3 3 13
9646	දෙල්ගහ උඩුමුල්ල	එම	එම	2 3 18
9647	ඉදිගහ උඩුමුල්ල	එම	එම	1 0 34
9648	එම	එම	විවැපිරීමට හොඳයි	5 2 32

මෙම ඉඩම් ගැන සම්පූර්ණව තීරණය කිරීමට කැපවීමෙන් අසවල් මඩුන්ගේ උරුම ඉඩම් විකුණන දවසේදී ආණ්ඩුවේ ඒජන්ට් උපකාරකයන්ගේ ඉදිරියේ වෙළුම් කරනු ලැබීමට බිහිවීමට මෙයින් දැනුම් දුන්නා ඇත.

මෙම ඉඩම් ගැන වැඩිදුර කාරණා සර්වේසර්ස් කලාපයේ සේවකයන්, විකිනීමේ කොන්දේසි ගැන කාරණා ගාල්ලේ ආණ්ඩුවේ ඒජන්ට් උපකාරකයන්ගේ දැනගැනීමට පුළුවන.

ආණ්ඩුකාර උතුරු මහත්මයාණන්ගේ ආභුතලය,

ජ. නොඑල් වාකර,
මහසෙනෙවිගේ මහලය.

N^o. 881, S. P.

Colonial Secretary's Office,
Colombo, September 5, 1894.

ON Friday, October 19, 1894, at 12 noon, the Assistant Government Agent for the Hambantota District will put up for sale or settlement, at his Office at Ambalantota, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government.

Fifty allotments of land situated in the Giruwapattu east division of the Hambantota District of the Southern Province.

Preliminary plan 4,134.

Lot.	Village.	Name of Claimant.	Description.	Extent.	
				A.	R. P.
W 456	Mahadeniya	Nenuwahena Radage Danto	Hut and murunga	1	0 8
V 456	Mahadeniya and Mini-etiliya	Namaratna Samarapulige Wattuwa	do.	0	1 17
W 456	Minietiliya	Jotiratna Nekatige Kirinsuwa	do.	0	1 17
X 456	Do.	Pihile Nekatige Punchi Bawa	do.	0	3 5
Y 456	Do.	Akorobabiliganidige Dingirissa	do.	0	3 3
10723	Do.	Crown	Open low land	1	2 21
Z 456	Do.	Hatagala Pansala	Paddy field	2	2 36
A 457	Do. and Hatagala	Sangharakkhita Terunnanse	do.	1	3 19
B 457	Hatagala	Edirisuriya Arachchi Patabendige Don Jiyan and others	do.	0	2 21
C 457	Do.	Edirisuriya Patabendige Dingihamy	do.	1	1 31
D 457	Do.	Arachchi Patabendige Davit	Native garden	0	1 12
E 457	Do.	Jawara Arachchige David	do.	0	2 19
F 457	Do.	Ranaweeragamage Don Siman	do.	0	2 1
G 457	Do.	Edirisuriya Arachchi Patabendige Don Davit	do.	0	2 9
10724	Do.	Crown	do.	0	1 25
H 457	Do.	Edirisuriya Patabendige Dingihami	do.	0	3 22
I 457	Do.	Manamalabendige Punchi Baba	do.	0	2 5
J 457	Do.	Edirisuriya Arachchi Patabendige Babahami	do.	0	3 5
K 457	Do.	Don Saris Saranasin Edirisuriya	do.	0	3 2
L 457	Do.	Edirisuriya Arachchi Patabendige Don Mendias	do.	1	1 19
M 457	Do.	Arachchi Patabendige Kiri Appu	do.	1	0 16
N 457	Do.	Jawana Achchige Cecilhami	do.	0	0 6
O 457	Do.	Tikirahanadige Silunchihami	do.	0	0 21
10725	Do.	Crown	Jungle	1	0 37
10726	Do.	do.	do.	0	0 21
P 457	Do.	Leana Patabendige Singho Baba	Native garden	0	1 32
Q 457	Do.	Edirisuriya Arachchi Patabendige Don Jaian	do.	0	1 21
R 457	Do.	Jayawardana Amadoni Nongohamine	do.	0	1 21
S 457	Do.	Arachchi Patabendige Aberanhami	do.	0	2 15
T 457	Do.	Sodimanage Don Kostaanhami	do.	0	2 1
U 457	Do.	Ranaweera Patabendige Konnehami	do.	0	1 28
V 457	Do.	Paramachige Don Lewis	do.	0	3 2
W 457	Do.	Totamana Patabendige Don Davit	do.	1	0 16
X 457	Do.	Edirisuriya Patabendige Konnehami	do.	0	1 20
Y 457	Do.	Paramachige Lewishami	do.	0	1 5
Z 457	Hatagala and Minietiliya	Paramaccige Jando	do.	0	2 33
A 458	Hatagala	Ranaweera Patabendige Baba Sinho	do.	0	0 39
B 458	Hatagala and Minietiliya	Lamabadusuriya Patabendige Andris Appu	do.	0	1 20
C 458	Do.	Lamabadusuriyaparamachige Baban Appu	do.	0	2 0
D 458	Hatagala	Paramachige Don Appu	do.	0	1 24
E 458	Hatagala and Minietiliya	Sarana Edirisuriya Patabendige Babanhami	do.	0	1 32
F 458	Hatagala	Suriya Arachchige Salohami	do.	0	1 36
Preliminary plan 4,136.					
G 458	Minietiliya	Samarasekara Vidane Patiranage Jamishami	do.	0	3 38
H 458	Minietiliya and Kivula	Urugamagamage Kaluappu	do.	0	1 4
I 458	Kivula	Samarasekara Vidane Patiranage Don Andris	do.	0	3 6

Lot.	Village.	Name of Claimant.	Description.	Extent.		
				A.	R.	P.
J 458	Kivula and Minieliya	Wirasingunasekara Don Bastian	Native garden	1	0	9
K 458	Do.	Wirasin Patirange Allis Appu	do.	1	0	10
L 458	Kivula	Don Bastian Wirasin Hitapu Officer	do.	1	0	22
M 458	Do.	Wijenaika Kankanange Thomishami	do.	1	0	0
N 458	Do.	Abeysingama Achchige Don Andris	do.	0	1	25

NOTE.—Any persons considering they have any claims to these lands are hereby noticed to produce evidence of their title before the Assistant Government Agent on the day of sale.

Further information respecting these lands may be obtained from the Surveyor General, and respecting the conditions of sale from the Assistant Government Agent, Hambantota.

By His Excellency the Governor's command,

E. NOEL WALKER,
Colonial Secretary.

No. 881, s. P.

වම් 1894 ක්වු සැප්තැම්බර් මස 5 වෙනි දින කොළඹ

මහසෙක්‍රතාරිස්ථානයක්සේසේ කන්තෝරුවේදී.

දකුණු දිසාවේ හම්බන්තොට උපජ්ජන්තලත්තාන්සේ විසින් මෙහි පහත සඳහන්වෙන ආණ්ඩුව සත්කක ඉඩම් ආණ්ඩුවේ නියෝගවල ප්‍රකාරයට වම් 1894 ක්වු ඔක්තෝබර් මස 19 වෙනි දිනකු සිකුරාදා දවල් අම්බලන්තොට කව්වෙරියේදී බේරීමට හෝ විකිනීමට යෙදෙනවා ඇත.

දකුණු දිසාවේ හම්බන්තොට පලාඥ නැගෙනදුර හිරුවාපත්තුවේ කොට්ඨාසයේ පිහිටාතිබෙන බිම් කැබලි 50යි.

සිතියම 4,134.

නො.	ගම.	ඉල්ලුම්කාරයාගේ නම.	අන්දම.	මහත.
			අ. ර. ප.	අ. ර. ප.
U 456	මහදෙනිය	නැවුළුවහේතරයාගේ දන්තෝ	පැල සහ මුරුගා	1 0 8
V 456	එම සහ මිනිඇකිලිය	නමරත්නසමරප්පුලියේ වත්තුවා	එම	0 1 17
W 456	මිනිඇකිලිය	ජෝතිරත්නනැකතිගේ කිරිත්සුවා	එම	0 1 17
X 456	එම	පිහිලේනැකතිගේ පුඹිබ්බා	එම	0 3 5
Y 456	එම	අකරෝබබලියනතිගේ සිහිරියා	එම	0 3 3
10723	එම	රාජසත්තක	හිස් පාන්බිම	1 2 21
Z 456	එම	හානගල පත්සල	වි කුණුර	2 2 36
A 457	එම සහ හානගල	සංසරත්තිග ගෙරුන්තාන්සේ	එම	1 3 19
B 457	හානගල	එදිරිසුරියආරච්චි පටබැදිගේ දො. ජයන් සහ ගවන්	එම	0 2 21
C 457	එම	එම පටබැදිගේ සිහිහාමි	එම	1 1 31
D 457	එම	ආරච්චිපටබැදිගේ දුච්චන්	වත්ත	0 1 12
E 457	එම	ජයවරආරච්චිගේ ඩේවිච්චි	එම	0 2 19
F 457	එම	රනවීරගමගේ දො. සිමන්	එම	0 2
G 457	එම	එදිරිසුරියආරච්චි පටබැදිගේ දො. ඩේවිච්චි	එම	0 2 9
10724	එම	රාජසත්තක	එම	0 1 25
H 457	එම	එදිරිසුරියපටබැදිගේ සිහිහාමි	එම	0 3 22
I 457	එම	මනලාලබන්දිගේ පු.විබ්බා	එම	0 2 5
J 457	එම	එදිරිසුරියආරච්චිපටබැදිගේබබ්බොහාමි	එම	0 3 5
K 457	එම	දො.සාරිස් සරණසිං. එදිරිසුරිය	එම	0 3 2
L 457	එම	එදිරිසුරියආරච්චි පටබැදිගේ දො.මැන්දිසස්	එම	1 1 19
M 457	එම	ආරච්චිපටබැදිගේ කිරිඅස්පු	එම	1 0 16
N 457	එම	ජයවත්තආරච්චිගේ සි.සෙල්හාමි	එම	0 0 6
O 457	එම	විකිරිගත්තැදිගේ සිලිමිහාමි	එම	0 0 21
10725	එම	රාජසත්තක	බැද්ද	1 0 37
10726	එම	එම	එම	0 0 21
P 457	එම	ලියනපටබැදිගේ සිං.ඤ්ඤාබ්බා	සවිදේසිකවහන	0 1 32
Q 457	එම	එදිරිසුරියආරච්චිපටබැදිගේ දො. ජයන්	එම	0 1 21
R 457	එම	ජයවර්ධනඅමරපුරු තොන්තො හාමිගේ	එම	0 1 21
S 457	එම	ආරච්චිපටබැදිගේ අබරත්තාමි	එම	0 2 15
T 457	එම	සේදිමානගේ දො.තොස්තන්හාමි	එම	0 2 1
U 457	එම	රනවීරපටබැදිගේ තොන්තේහාමි	එම	0 1 28
V 457	එම	පරච්චිගේ දො.බබ්බිසි	එම	0 3 2
W 457	එම	තොටමුනපටබැදිගේ දො.දුච්චන්	එම	1 0 16
X 457	එම	එදිරිසුරිය පටබැදිගේ තොන්තේහාමි	එම	0 1 20
Y 457	එම	පරමාවිච්චිගේ එවිස්හාමි	එම	0 1 5
Z 457	හානගල සහ මිනිඇකිලිය	පරමාවිච්චිගේ ජන්ද්‍රො	සවිකීය වත්ත	0 2 33
A 458	හානගල	රණවීරපටබැදිගේ බ්බා සිසිඤ්ඤෝ	එම	0 0 39

නො.	ගම.	ඉල්ලුම්කාරයාගේ නම.	අන්දම.	මහක. අ. රු. ප.
B 458	එම සහ මිනිසුන්	ලමාබදුසුරියපටබැදිගේ අන්දමේ අප්පු	සවකීය වත්ක	0 1 20
C 458	එම	ලමාබදුසුරියපටබැදිගේ බබුන්අප්පු	එම	0 2 0
D 458	සාකගල	ලමාබදුගේ දො.අප්පු	එම	0 1 24
E 458	එම සහ මිනිසුන්	ආරණ්ඩි එදිරිසුරියපටබැදිගේ බබන්ගාමි	එම	0 1 32
F 458	සාකගල	සුරියආරච්චිගේ සලෝගාමි	එම	0 1 36
G 458	මිනිසුන්	සිහියම 4,136. සමරසේකර විද්‍යාපතිරණගේ ජේමස්ගාමි	එම	0 3 38
H 458	එම සහ කිවුල	ලුණුගමගේ කබේඅප්පු	එම	0 1 4
I 458	කිවුල	සමරසේකර විද්‍යාපතිරණගේ දො. අන්දමේ	එම	0 3 6
J 458	එම සහ මිනිසුන්	වීරසිංහ ආනන්දගේ දො. බස්නිකන්	එම	1 0 9
K 458	එම	වීරසිංහ පතිරනගේ අල්ලියඅප්පු	එම	1 0 10
L 458	කිවුල	දො. බස්නිකන් වීරසිංහ ජිටපු මපිසර	එම	1 0 22
M 458	එම	විජේනායක කන්කානගේගේ ගො. මිස්ගාමි	එම	1 0 0
N 458	එම	අබේසිංහ ගමාච්චිගේ දො. අන්දමේ	එම	0 1 25

මේ ඉඩම්වලට ලුණුගම නිවෙහෙවෙස කිසි කල්පතාකරණ අය විසින් ලපඵච්චිකතා ඉදිරිපත් කිරීමට අවස්ථාවක් ලබාදීමට ඉඩම්වල සාක්ෂි පෙත්සම් සිටින්නන්ට ඕනෑම.

මේ ඉඩම් ගැන වැඩිදුර කාරණා සර්වේසර්ජන්ගේ ලිපිවලින් දැනගැනීමට, විකිනීමේ කොන්දේසි ගැන සාරාංශ ගම්බන්ධාට ලපඵච්චිකතා පත්රයෙන් දැනගැනීමට පුළුවන.

ආණ්ඩුකාර උතුරු පළාතේ වහන්සේගේ ආඥාවලට,

ජ. නොඑල් වාසර,
මහසෙක්‍රෙටාරිස් මහත.

LAND SALES IN THE EASTERN PROVINCE

No. 493, E. P. Colonial Secretary's Office,
Colombo, August 27, 1894.

ON Tuesday, November 20, 1894, and the following days, the Government Agent for the Eastern Province will put up to auction, at his Office in Batticaloa, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government.

Thirty-four allotments of land situated in the Batticaloa District of the Eastern Province.

Lot.	Name of Applicant.	Description.	Extent. A. R. P.
Preliminary plan 10.—Manmunai. Village—Ponnankaintoddam.			
702	V. V. Velappodi	Fit for paddy	8 3 14
709	Do.	do.	9 3 8
713	Do.	do.	9 2 27
714	Do.	do.	9 1 21
717	Do.	do.	7 0 25
720	Do.	do.	7 2 12
Preliminary plan 1,203. Village—Chotiankoddai.			
2470	M. Pichchaikandu	do.	3 3 20
Preliminary plan 923.—Koralai. Village—Kalkuda.			
11408	Silva	Jungle	1 3 39
11410	Do.	do.	1 3 17
11412	Do.	do.	2 0 10
11414	Do.	do.	1 3 33
11416	Do.	do.	2 0 47
11418	Do.	do.	1 3 35
11420	Do.	do.	1 3 15
11422	Do.	do.	2 0 0
11424	Do.	do.	2 0 4
11426	Do.	do.	1 3 38

Lot.	Name of Applicant.	Description.	Extent. A. R. P.
Preliminary plan 889.—Eraur. Village—Vantarumulai.			
10780½	Mr. E. N. Atherton	Fit for cocoanut	0 0 38
Preliminary plan 1,561. Village—Vantarumulai.			
4240	T. K. Chinnattampi	Fit for cocoanut	1 3 7
Preliminary plan 1,866.—Koralai. Village—Pettalai.			
V 48	K. Kanapati	Velliadippuval	1 1 22
6092	General sale	Velladippuval-kadu	0 0 36
6093	A. Periatampi	Kalladivalavu	0 1 12
6094	General sale	Koviladikkadu	0 1 6
W 48	Pettalai Vedas	Ammān Pilliar kovil	0 0 34
X 48	Vettier Malikan	Koviladippumi	0 0 21
Y 48	V. Kantappan	Mutiriadivalavu	0 0 27
Z 48	K. Kantan	Pilavadiyalavu	0 2 15
6095	N. Vyramuttu	Mutiriadivalavu	0 0 29
6096	V. Nakapper	Veppadiyalavu	0 2 29
6097	N. Velan	Vempuvalavu	0 0 23
6098	V. Vaitilinkam	do.	0 0 39
6099	A. Chinnappillai	Navaladiyalavu	0 0 25
6100	A. Chinnattampi	Vellaiadippuval	0 3 13
Preliminary plan 667.—Porativu. Village—Mandur.			
7925	S. Kantappan	Fit for paddy	7 3 18

Further information regarding these lands and conditions of sale may be obtained from the Government Agent, Batticaloa.

By His Excellency the Governor's command,
E. NOEL WALKER,
Colonial Secretary.

No. 493, E. P. கொ. சுகிறத்தார் ஆபிசில்,
கொழும்பு, 1894 ஓரி ஆவணிமாசம் 27 உ.

1894 ம ஆண்டு கார்த்திகைமாசம் 20 ந தேதியாகிய செவ்வாய்க்கிழமையிலு மதனையடுத்த நாடகளிலும் கிழக்கு மாகாணத்து கவறணமேந்தூ ஏசனறவர்கள தனது ஆபிசில் இதனடியிற சொல்லப்படடிருக்கிற முடிசூரிய காணித்துண்டுகளை, அரசாட்சியரால் உ த்தரவுபண்பட்டிருக்கும் பொருத்தப பிரகாரம் ஏலத்திற்குகறி விற்பார.

காணித்துண்டுகள், கிழக்குமாகாணத்து மட்டக்க ளபடி மஸ்திரிச்சி விருக்கினறன்.

பட்டம் 10, மண்முனைப்பறறு.

குறிச்சி—பொன்னாங்காணித்தோட்டம்.

இல. கேள்விக்காரன. விவரம். அ. றா. ப.
702 வ. வி. வேலாப் போடி

	வேளாண மைச்செய்கைக்கே		
	ற்றது	8	3 14
709.	ஓடி	9	3 8
713	ஓடி	9	2 27
714	ஓடி	9	1 21
717	ஓடி	7	0 25
720	ஓடி	7	2 12

பட்டம் 1,203.

குறிச்சி—சோதையனகட்டு.

2470 மீ. பிச்சைககாடு வேளாண மைச்செய்கைக்கே

	ற்றது	3	3 20
--	-------	---	------

பட்டம் 923, கோறளை.

குறிச்சி—கலசூடா.

11408	சிலவா	1	3 29
11410	ஓடி	1	3 17
11412	ஓடி	2	0 10
11413	ஓடி	1	3 33
11416	ஓடி	2	0 17
11418	ஓடி	1	3 35
11420	ஓடி	1	3 15
11422	ஓடி	2	0 0
11424	ஓடி	2	0 4
11426	ஓடி	1	3 38

பட்டம் 889, ஏறுஞா.

குறிச்சி—வந்தாறுமுலை.

10780½ அதட்டனதுரை யவாகள் தென்னமபி ளளைக்கேற் றப்பூமி

		0	0 38
--	--	---	------

பட்டம் 1,561.

4240 தொ. க. சினனத் தம்பி தென்னமபி ளளைக்கேற் றப்பூமி

		1	3 7
--	--	---	-----

பட்டம் 1,866, கோறளைப்பறறு.

குறிச்சி—பேத்தாலை.

V 48	க. கணவதி	1	1 22
6092	பொதுவிற்பனவு	0	0 36
6093	அ. பெரியத்தம்பி.	0	1 12
6094	பொதுவிற்பனவு	0	1 6
W 48	பேத்தாலை வெடா கள்	0	0 34

இல.	கேள்விக்காரன.	விவரம்.	அ. றா. ப.
X 48	வெள்ளையா மா ணிக்கண	கோவிலடி ப்பூமி	0 0 21
Y 48	வ. கந்தப்பன	முத்திரையடி வளவு	0 0 27
Z 48	க. கந்தன	பலாவடிவ ளவு	0 2 15
6095	ந. வைரமுத்த	முத்திரையடி வளவு	0 0 29
6096	வ. நாகப்பா	வேபட்டடிவ ளவு	0 2 29
6097	நா. வெவன	வேபட்டடிவ ளவு	0 0 23
6098	வி. வயித்திவிங்கம்	ஓடி	0 0 39
6099	அ. சினனப்பி ளளை	நாவலடிவ ளவு	0 0 25
6100	அ. சினனத்தம்பி	வெள்ளையடி பூவல	0 3 13

பட்டம் 667, போரதீவு.

குறிச்சி—மணாரே.

7925 ச. கந்தப்பன வேளாண மைச்செ ய்கைக்கே றறது

		7	3 18
--	--	---	------

இக்காணிகளைப்பற்றிய மேலதனமான வினம்பரங் களையும் வீறபனவின் கொந்திசுகளையுமபற்றி மட்டக களப்பு அரசாட்சியின ஏசனறத்தனா யவாகளிடம் வீனாவீ அறிந்துகொள்ளலாம்.

அதிகுத்தம தேசாதிபதியவாகளது கட்டளைபடி, ஈ. தோவெல உவாககா, இராசாங்க வித்தா.

No. 494, E. P. Colonial Secretary's Office
Colombo, August 28, 1894.

ON Thursday, November 1, 1894, and the following days, the Government Agent for the Eastern Province will put up to auction, at his Office in Batticaloa, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government.

Preliminary plan 561.
Description—Fit for paddy.

Lot.	Village.	Name of Applicant.	Extent. A. R. P.
5865	Chittandikudi	K. Kumaravelu	2 3 25
5866	Do.	do.	3 0 9
5867	Do.	do.	6 2 24
5868	Do.	do.	18 1 31
5869	Do.	do.	15 1 12
5889	Vantaramulai	General sale	5 2 35
5890	Do.	do.	14 2 21
5892	Do.	do.	18 2 0
5893	Do.	do.	11 2 33
5895	Do.	do.	5 2 37
5897	Do.	do.	37 0 0

Preliminary plan 1,029.
Description—Jungle.

497 Chittandi Cruze

		1	2 34
--	--	---	------

Preliminary plan 1,564.
Description—Jungle.

4247 Chittandi Cruze

		1	0 4
--	--	---	-----

Preliminary plan 1,870.—Koralaipattu.
Description—Vannankenikadu.

6106 Koraikkallimadu M. Karuval

		2	3 19
--	--	---	------

Preliminary plan 1,460.
Description—Jungle.

3682 Kalkuda General sale

		6	0 0
--	--	---	-----

Lot.	Village.	Name of Applicant.	Extent. A. R. P.
Preliminary plan, 850.—Manmunai.			
Description—Jungle.			
10104	Periaturai	Katirkaman	1 1 0
10105	Do.	do.	6 2 34
10106	Periaturai	General sale	7 2 7
10107	Do.	do.	6 1 18
10111	Do.	do.	2 1 24

Preliminary plan 1,050.

Description—Jungle.

883½	Otiangkuda	General sale.	2 3 32
884½	Do.	do.	4 2 14

Preliminary plan 1,335.—Manmunai.

Description—Jungle and open land.

3165	Kurinchamunai	M. Ismalevvai	40 3 21
------	---------------	---------------	---------

Preliminary plan 632.

Description—Pandikhalamulai.

7021	Mantikadu	V. Sinnattampy	2 3 0
------	-----------	----------------	-------

Preliminary plan 1,477.—Koralaipattu.

Description—Cultivated with paddy.

3842	Muravodai	Encroachment by owner of T. P. 116,446	11 2 0
------	-----------	--	--------

Preliminary plan 446.—Eraur pattu.

Description—Kalladikulattupumi below Puttampuri tank.

4112	Pankudavili	I. M. Ivuraim	36 3 30
------	-------------	---------------	---------

Further information regarding these lands and conditions of sale may be obtained from the Government Agent, Batticaloa.

By His Excellency the Governor's command,

E. NOEL WALKER,
Colonial Secretary.

No. 494, E. P. கொ. சககிந்ததரா ஆபிசில,
கொழும்பு, 1894 (ரூப ஆவணிமீன் 28 உ.)

1894 ம ஆகஸ்டு கார்த்திகைமாதம் 1 ந்த திகதி யாகிய வி யாழகநிதமையிலு மதனையடுத்த நாடகனி லும கிழக சூ மாகாணத்து கவற்ணமேந்து ஏசுணறவாகள தன து ஆபிசில இதனையிற் சொல்லப்படடிருக்கிற முடிசு சூரிய காரணித் துணடுகளை, அரசாட்சியாரால் உததர வுபண்ணப்படடிருக்கும் பொருத்தப்பிரகாரம் ஏலத் திற்குறி விற்பார.

காணித்துணடுகள், கிழகசூ மாகாணத்து மட்டக்க ளப்பு டிஸ்திரிக்கி லிருக்கின்றன.

படம 561.

விவரம்—வெளாணமைச்செயசைசுகேறழ்முமி.

இல.	சூறிச்சி.	கேள்வீக்காரண.	அ. நூ. ப.	வீசாலம.
5865	சிறறாண்டுகுடி	க. சூமார		
		வேலு	2 3 25	
5866	ஓடி	ஓடி	3 0 9	
5867	ஓடி	ஓடி	6 2 24	
5868	ஓடி	ஓடி	18 1 31	
5869	ஓடி	ஓடி	15 1 12	

இல.	சூறிச்சி.	கேள்வீக்காரண.	அ. நூ. ப.	வீசாலம.
5889	வந்தாறுமுலை	பொதுவிற		
		பனவு	5 2 35	
5890	ஓடி	ஓடி	14 2 21	
5892	ஓடி	ஓடி	18 2 0	
5893	ஓடி	ஓடி	11 2 33	
5895	ஓடி	ஓடி	5 2 37	
5897	ஓடி	ஓடி	37 0 0	

படம 1,029.

விவரம்—காடு.

497	சிறறாண்டுகுடி	சூருசு	1 2 34
-----	---------------	--------	--------

படம 1,564.

4247	சிறறாண்டுகுடி	சூருசு	1 0 4
------	---------------	--------	-------

படம 1,870, கோறளைப்பற்று.

விவரம்—வண்ணாணகேண்காடு.

6106	கோரகலலிமடி	மு. கறுவல	2 3 19
------	------------	-----------	--------

படம 1,460.

3682	சந்தூடா	பொதுவிற பனவு	6 0 0
------	---------	-----------------	-------

படம 850, மண்முனைப்பற்று.

10104	பெரியசூறை	சதூகாமண	1 1 0
10105	ஓடி	ஓடி	6 2 34
10106	ஓடி	பொதுவிற பனவு	7 2 7
10107	ஓடி	ஓடி	6 1 18
10111	ஓடி	ஓடி	2 1 24

படம 1,050.

883½	ஓடியங்கூடா	பொதுவிற பனவு	2 3 32
884½	ஓடி	ஓடி	4 2 14

படம 1,335.

விவரம்—காடும வெடடையும.

3165	சூரிஞ்சாமுனை	மு. இஸமர லெவுவை	40 3 21
------	--------------	--------------------	---------

படம 632.

விவரம்—பண்டக்காலமுலை.

7021	மங்கிகட்டு	வி. சீனண ததம்பி	2 3 0
------	------------	--------------------	-------

படம 1,477 கோறளைப்பற்று.

விவரம்—வெளாணமைசெயசு பூமி.

3842	மிராவோடை	116,446 நொ மபா படத தி னுருத தாளன கூ டடிப பிடி ததபூமி	11 2 0
------	----------	---	--------

படம 446, ஏறாபற்று.

விவரம்—கலலடிக்குளத்துப்பூமி.

4112	பங்கூடாவெளி	இவறாயின	36 3 30
------	-------------	---------	---------

இக்காரணிகளைப்பற்றிய மேலதனைமான விவரம் பரங் களையும் விற்பனைகளை கொந்தீசுகளையுமபற்றி மட்டக்க ளப்பு அரசாட்சி ஏசுணறுத துறையவாகளிடம் ல்லுவ் அறிந்துகொள்ளலாம்.

அதிபுத்தம தேசாதிபதியவாகளது கட்டளைபடி,

ஈ. நோவெல உவாககார,

இராசாங்க விதிதா.

LAND SALES IN THE NORTH-WESTERN PROVINCE.

No. 1,106, N.-W. P.

Colonial Secretary's Office,
Colombo, September 5, 1894.

ON Tuesday, November 6, 1894, at 12 noon, the Government Agent for the North-Western Province will put up to auction, at his Office in Kurunegala, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government by Minute of February 27, 1857.

Eighteen allotments of land situated in the Wannī hatpattu of the Kurunegala District of the North-Western Province,

Preliminary plan 546.

Lot.	Village.	Name of Land.	Description.	Extent.		
				A.	R.	P.
3756	Galgomuwa	Velrodda	Jungle	0	2	39
3757	Do.	do.	do.	7	3	12
3757 a	Do.	do.	do.	6	0	23
3758	Do.	do.	do.	4	0	27
3759	Do.	do.	do.	1	2	35
3760	Do.	do.	do.	2	2	31
3761	Do.	do.	do.	1	0	27
3762	Do.	do.	do.	0	1	20
3763 a	Do.	do.	do.	1	2	30
3763	Do.	do.	do.	5	1	28
3763 b	Do.	do.	do.	2	1	16
3763 c	Do.	do.	do.	2	1	0
3764	Do.	do.	do.	0	1	34
3765	Do.	do.	do.	0	1	10
3766 1/2	Do.	do.	do.	4	3	21
3767	Do.	do.	do.	2	1	22
V 191	Do.	Halapotta Kahale	Paddy field	0	0	8
N 192	Do.	—	—	9	1	2

Upset price,—Rs. 10 per acre.

Further information respecting these lands may be obtained from the Surveyor-General, and respecting the conditions of sale from the Government Agent, North-Western Province.

By His Excellency the Governor's command,

E. NOEL WALKER,
Colonial Secretary.

No. 1,106, N.-W. P.

වර්ෂ 1894 ඔවු සැප්තැම්බර් මස 5 වෙනි දින කොළඹ මහසෙන කාරිස්ථානවලින් කන් කෙරුණි.

ඉහත දිසාවේ කුරුනෑගල ඒජන්තවරයා විසින් මෙහි පහත සඳහන්වන ආණ්ඩුව සන්තක ඉඩම් ආණ්ඩුවේ නියෝගවල ප්‍රකාරයට වර්ෂ 1894 ක්‍රී. නොවැම්බර් මස 6 වෙනි දින දවල් එකට කුරුනෑගල කම්මේරියේදී වෙන්දේසි කර විකුණනට යෙදෙනවා වූයේය.

වර්ෂ 1894 දීසාවේ කුරුනෑගල පළාතේ වන්නිගන්පත් ක්‍රමයේ කොට්ඨාසයේ පිහිටා තිබෙන බිම් කැබලි දහ අටකි.

පිහිටීම 546.

නො.	ගම.	ඉඩමේ නම.	අන්දම.	මහක.	
				අ.	රු. ප.
3756	ගල්ගමුව	වෙල්ලොද	කැලේ	0	2 39
3757	එම	එම	එම	7	3 12
3757 a	එම	එම	එම	6	0 23
3758	එම	එම	එම	4	0 27
3759	එම	එම	එම	1	2 35
3760	එම	එම	එම	2	2 31
3761	එම	එම	එම	1	0 27
3762	එම	එම	එම	0	1 20
3763 a	එම	එම	එම	1	2 30
3763	එම	එම	එම	5	1 28
3763 b	එම	එම	එම	2	1 16
3763 c	එම	එම	එම	2	1 0
8763 c	එම	එම	එම	2	1 0
3764	එම	එම	එම	0	1 34
3765	එම	එම	එම	0	1 10
3766 1/2	එම	එම	එම	4	3 21
3767	එම	එම	එම	2	1 22
V 191	එම	හලපොත්ත කහල	කුඹුර	0	0 8
N 192	එම	—	—	9	1 2

කිසිම කුරුනෑගල මුදල අක්කරයක් රුපියල් 10. මෙම ඉඩම් ගැණ වැඩිදුර කාරණා සර්වේසර්ජන් රාජ්‍යවනාන්තරයෙන්ද, විකිනීමේ කොන්දේසි ගැණ කුරුනෑගල ආණ්ඩුවේ ඒජන්තවරයා විසින්ද දැනගන්නට පුළුවන.

ආණ්ඩුකාර උතුමානන්වගන්සේගේ ආඥාවලට,
ජ. නොඵල් වාකර්,
මහසෙනකාරිස් වම්බ.

LAND SALES IN THE PROVINCE OF UVA.

No. 171, P. OF U.

Colonial Secretary's Office,
Colombo, August 24, 1894.

ON Tuesday, October 9, 1894, at noon, the Government Agent for the Province of Uva will put up to auction, at his Office in the Kachcheri, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government.

An allotment of land situated in the Yatikinda division of the Badulla District of the Province of Uva.

Preliminary plan 453.

Lot.	Village.	Name of Land.	Name of Applicant.	Description.	Extent. A. R. P.
1621	Kolumandiyu	Kandegedarakapallewela	Mr. T. J. E. Johason	Patana	87 2 0

-Upset price,—Rs. 10 per acre.

Further information concerning these lands may be obtained from the Surveyor-General, and respecting the conditions of sale from the Government Agent, Badulla.

By His Excellency the Governor's command,

E. NOEL WALKER,
Colonial Secretary.

No. 171, P. OF U.

විෂ් 1894 ක්වූ අගොස්තු මස 24 වෙනි දින කොළඹ

මහසෙනෙවුනාගේ උන්වෘත්තයෙන් කන්දෝරුවේදීය.

ලේ දිසාමේ ආණ්ඩුවේ ඒජන්ත උන්වෘත්තයේ විසින් මෙහි පහත සඳහන්වන ආණ්ඩුව සන්තක ඉඩම ආණ්ඩුවේ නියෝගවල ප්‍රකාරයට විෂ් 1894 ක්වූ කන්දෝරුවේ මස 9 වෙනි දින වූ අගහරුවාද දවල් 12ට බදු කඩවේරියේදී වෙන්දේසිකර විකුණනට යෙදෙනවා ඇත.

උඉව දිසාමේ බදු පලාතේ යටිකිඳ කොට්ඨාසයේ පිහිටාගියෙන බිම්කැබෙල්ලක්.

පිහිටීම 453. ගම—කොළඹවත්තිය. ඉල්ලීමකාරයා—පී. ජේ. ජ. රෝන්සන්.

කො.	ඉඩමේ නම.	අයිතිකම් කියන්නා.	අන්දම.	මහත. අ. රු. දු.
1621	කන්දේගෙදර කපල්ලේවෙල	ආණ්ඩුව	පහත	87 0

අක්කරයක් රූපියල් 10යේ සිට විකුනනු ලැබේ.

මේ ඉඩම ගැන වැඩිදුරට තොරතුරු සර්වේසර්ස්කරුට උන්වෘත්තයෙන්ද, විකුනුම ගැන තොරතුරු බදුල්ලේ ආණ්ඩුවේ ඒජන්ත උන්වෘත්තයෙන්ද දැනගත හැකිය.

ආණ්ඩුකාර උතුමානන්වතන්සේගේ ආඥාවලෙස,

ජ. තොළේ වාකර්,
මහසෙනෙවුනාගේ මහල.

No. 172, P. OF U.

Colonial Secretary's Office,
Colombo, August 24, 1894.

ON Tuesday, October 9, 1894, at noon, the Government Agent for the Province of Uva will put up to auction, at his Office in the Badulla Kachcheri, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government.

Fourteen allotments of land situated in the Yatikinda division of the Badulla District of the Province of Uva.

Preliminary plan 408.
Applicant—Mr. G. Thomson.

Lot.	Village.	Name of Land.	Name of Claimant.	Description.	Extent. A. R. P.
1369	Kanaweralla	Otambeapatana	Crown	Patana and forest	9 3 16
1370	do.	do.	do.	Patana	2 3 16
C 50	Kandiyhara	Pinarawe	G. Thomson	New clearing patana	0 3 0
D 50	do.	do.	do.	do.	1 1 24
E 50	do.	do.	do.	Old coffee	0 1 3
F 50	do.	do.	do.	Young tea	0 0 21

Preliminary plan 453.
Applicant—Mr. T. J. E. Johnson.

1619	Kolumandiyu	Kandegedarakapallewela	Crown	Patana	28 3 2
1623	Tawalmandiya	Udakohiwila	do.	do.	1 0 4
1624	do.	do.	do.	do.	2 2 38

Preliminary plan 451.
Applicant—Mr. P. F. Hadow.

1611	Hetenne	Tikiri Maditta	Crown	Patana	9 0 27
1618	do.	do.	do.	do.	4 2 23

Lot.	Village.	Name of Land.	Name of Claimant.	Description.	Extent. A. R. P.
Preliminary plan 420. Applicant—Mr. G. Thomson.					
1488	Halpe	Ensalbeddepatana	Crown	Patana	6 3 14
1491	do	do	do	do	35 3 17

Upset price,—Rs. 10 per acre.

Further information concerning these lands may be obtained from the Surveyor-General, and respecting the conditions of sale from the Government Agent, Badulla.

By His Excellency the Governor's command,

E. NOEL WALKER,
Colonial Secretary.

No. 172, P. OF U.

වම 1894 ක්වු අගෝස්තු මස 24 වෙනි දින කොළඹ

මහසෙනාධාරීජනරාජයන්ගේ කන්තෝරුවේදීදී.

ලංකාවේ ආණ්ඩුවේ ඒජන්තජනරාජයන්ගේ විසින් මෙහි පහත සඳහන්වන ආණ්ඩුව සන්තක ඉඩම් ආණ්ඩුවේ නියෝගවල ප්‍රකාරයට වම 1894 ක්වු මක්කෝබර් මස 9 වෙනි දින වූ අගරුවාද දවල් 12ට බදු කවිවේදීදී වෙන්දේසිකර විකුණනට යෙදෙනවා ඇත.

ලංකාවේ බදු පලාතේ ගවිකිද කොට්ඨාසයේ පිහිටා තිබෙන බිම්කැබලි.

සිතියම 408. ගම—කනවැරුල්ල. ඉල්ලීමකාරයා—ජී. කොමසන් මහත්මයා.

නො.	ඉඩමේ නම.	අයිතිකම කියන්නා.	අන්දම.	මහත. අ. රු. ප.
1369	බිතුම්පාන	ආණ්ඩුව	පහත සහ කැලේ	9 3 16
1370	එම	එම	පහත	2 3 16
ගම—කඳුකර.				
C 50	පින්අරව	ජී. කොමසන් මහත්මයා	නේ වැව්මට අවත එලිකල ඉඩම	0 3 0
D 50	එම	එම	එම	1 1 24
E 50	එම	එම	පරණකෝපි	0 1 3
F 50	එම	එම	නේපැල	0 0 21
සිතියම 453. ඉල්ලීමකාරයා—ටී. ජේ. ජේ. රෝක්සන් මහත්මයා. ගම—කොල්ලමත්තිය.				
1619	කන්දේගෙදර කපල්ලේ වෙල	ආණ්ඩුව	පහත	28 3 2
ගම—කවලන්මැඩිය.				
1623	ලබකොහොවිලේ	ආණ්ඩුව	එම	1 0 4
1624	එම	එම	එම	2 2 38
සිතියම 451. ඉල්ලීමකාරයා—පී. ඇල්. ගැබ්බේ. මහත්මයා. ගම—කැනැම්ම.				
1611	විකිරිමත්ත	ආණ්ඩුව	පහත	9 0 27
1613	එම	එම	එම	4 2 23
සිතියම 420. ඉල්ලීමකාරයා—ජී. කොමසන් මහත්මයා. ගම—හල්ලේ.				
1488	එක්සල්වැද්දේ පහත	ආණ්ඩුව	පහත	6 3 14
1491	එම	එම	එම	35 3 17

අක්කරේ රූපිසල් 10යේ සිට විකුනනු ලැබේ.

මේ ඉඩම් ගැණ වැඩිදුර කාරණා සර්වේසර්ජනරාජයන්ගෙන්ද, විකුනුම ගැණ තොරතුරු ලැබෙන්නේ ආණ්ඩුවේ ඒජන්තජනරාජයන්ගෙන්ද දැනගත හැකිය.

ආණ්ඩුකාර උතුමානන්වහන්සේගේ අමසරසපිට,

ජී. කොළල් වාකර්,
මහසෙනාධාරීජනරාජයන්ගේ වමික.

No. 173, P. OF U.

Colonial Secretary's Office,
Colombo, September 5, 1894.

ON Tuesday, October 23, 1894, at noon, the Government Agent for the Province of Uva will put up to auction, at his Office in the Kachcheri, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government.

Three allotments of land situated in the Wellawaya division of the Badulla District of the Province of Uva.

Preliminary plan 392. Applicant—Mr. James Bisset.

Lot.	Village.	Name of Land.	Name of Claimant.	Description.	Extent. A. R. P.
1327	Galbokke	Bulugahapatana	Crown	Patana	106 1 0
1329	Do.	Mapitipatana	d.	Patana and forest	160 3 0
1332	Do.	do.	do.	do.	59 1 30

Upset price,—Rs. 10 per acre.

Further information respecting these lands may be obtained from the Surveyor-General, and respecting the conditions of sale from the Government Agent, Badulla.

By His Excellency the Governor's command,

E. NOEL WALKER,
Colonial Secretary.

No. 173, P. OF U.

වර්ෂ 1894 ක්වු සැප්තැම්බර් මස 5 වෙනි දින කොළඹ

මහසෙනෙවුකාරීස් උන්නාන්සේගේ කන්තෝරුවේදීය.

උඩු දිසාවේ ආණ්ඩුවේ ඵ්ජන්තලන්නාන්සේ විසින් මෙහි පහත සඳහන්වෙන ආණ්ඩුව සන්තක ඉඩම් ආණ්ඩුවේ නියෝගවල ප්‍රකාරයට වර්ෂ 1894 ක්වු ඔක්තෝබර් මස 23 වෙනි දින වු අඟහරුවාදා දවල් 12ට බදුළු කවිවේරියේදී වෙන්දේසිකර විකුණනට යෙදෙනවා ඇත.

උඩු දිසාවේ ඉඩුළු පලාගේ වැල්ලවාය කොට්ඨාසයේ පිහිටා තිබෙන බිම්කැබලි.

සිතියම 392. ඉල්ලුම්කාරයා—ජේ. බිසව් මහත්මයා.

මහත.

නො.	ගම.	ඉඩමේ නම.	අයිතිකම් කියන්නා.	අන්දම.	අ. රු. ප.
1327	ගල්බොක්ක	බුළුගහ පනන	ආණ්ඩු	පනන	106 1 0
1329	එම	මාපිටිපනන	එම	පනන සහ කැලේ	160 3 0
1332	එම	එම	එම	එම	59 1 30

අක්කරයක් රුපියල් 10 සිට විකුනනුලැබේ.

මේ ඉඩම් ගැණ වැඩිදුර කාරණා සර්වේයර්ජනරාල් උන්නාන්සේගෙන්ද, විකුනුම ගැණ කාරණා උඩු දිසාවේ ආණ්ඩුවේ ඵ්ජන්තලන්නාන්සේගෙන්ද දැනගත හැකිය.

ආණ්ඩුකාර උතුමානන්වන්සේගේ ආඥාව ලෙස,

ජේ. නොඑල් වාකර්,
මහසෙනෙවුකාරීස් වමිහ.

LAND SALES IN THE PROVINCE OF SABARAGAMUWA.

No. 181, P. OF S.

Colonial Secretary's Office,

Colombo, September 5, 1894.

AT noon on Friday, October 19, 1894, the Government Agent of the Province of Sabaragamuwa will put up to auction for sale, at Ratnapura, the under-mentioned portion of Crown Land, on the terms authorized by Government.

An allotment of land in Talapitagam pattuwa of Kadawatu korale.

Preliminary plan 2,649.

Extent.

Lot.	Name of Land.	Village.	Name of Applicant.	Description.	A. R. P.
237	Mahagamayawatuhen	Galagama	G. Don Odris Appuhami	Chena and forest	4 1 30

Upset price,—Rs. 10 per acre.

Further information respecting this land may be obtained from the Surveyor-General, and respecting the conditions of sale from the Government Agent, Ratnapura.

By His Excellency the Governor's command,

E. NOEL WALKER,
Colonial Secretary.

No. 181, P. OF S.

වර්ෂ 1894 ක්වු සැප්තැම්බර් මස 5 වෙනි දින කොළඹ

මහසෙනෙවුකාරීස් උන්නාන්සේගේ කන්තෝරුවේදීය.

ආණ්ඩුවට අයිති මෙහි පහත සඳහන්වෙන බිම්කොටස වර්ෂ 1894 ක්වු ඔක්තෝබර් මස 19 වෙනි සිකරාදා දවල් සබරගමු දිසාවේ ඵ්ජන්තලන්නාන්සේ විසින් රත්නපුරේ කවිවේරියේදී ආණ්ඩුවේ නියෝගවල ප්‍රකාරයට විකුණනට යෙදෙනවා ඇත.

සබරගමු දිසාවේ කඩවතුකෝරලේ නලපිටගම පන්තුවේ පිහිටි ඉඩම්කවිවියක්.

සිතියම 2,649.

මහත.

නො.	ඉඩමේ නම.	ගම.	ඉල්ලුම්කාරයා.	අන්දම.	අ. රු. ප.
237	මහතමසාවතුහේන	ගලගම	ජේ. දෙත් ඔද්දිස් අප්පුහාමි.	මුකලාන	4 1 30

අක්කරයක් රුපියල් 10 බැගින්.

මෙම ඉඩම ගැණ වැඩිදුර කාරණා සර්වේයර්ජනරාල් උන්නාන්සේගෙන්ද, විකිණීමේ කොන්දේසිය ගැණ කාරණා සබරගමු දිසාවේ ආණ්ඩුවේ ඵ්ජන්තලන්නාන්සේගෙන්ද දැනගතට පුළුවන.

ආණ්ඩුකාර උතුමානන්වන්සේගේ ආඥාව ලෙස,

ජේ. නොඑල් වාකර්,
මහසෙනෙවුකාරීස් වමිහ.

LAND ACQUISITION NOTICES.

HAVING been duly directed by the Governor, with the advice of the Executive Council, acting under the provisions of "The Land Acquisition Ordinance of 1876," section 6, to take order for the acquisition of the following land, required for a public purpose, namely, for approaches to Sitala-ganga bridge, to wit:—

Preliminary plan 4,540. Village—Maskeliya.

Lot.	Name of Land.	Description.	Name of Claimant.	Extent. A. R. P.
O 770.	Laksapana estate	Spoil formerly tea	Proprietors of Laxapana estate	0 0 20

I hereby give public notice, as required by section 7, that the Government proposes to take possession of the land.

All persons interested in the aforesaid land are hereby required to appear personally or by agent before me at the Kandy Kachcheri on September 17, 1894, at 2 o'clock, and to state the nature of their respective interests in the land, and the amount and particulars of their claims to compensation for such interests.

Kandy Kachcheri,
August 20, 1894.

ALLANSON BAILEY,
Acting Government Agent.

වි 1876 ක්වු අවුරුද්දේ නොම්මර 3 නේ ආඥාපත්‍රයේ හත්වෙනි වගන්තියේ ප්‍රකාරයට ආණ්ඩුවේ කටයුත්තකට, එනම්:—සීතලගඟ පාලමට තෝරා පාරක් සැලීම පිණිස අවිනි පහත සඳහන්වන ඉඩම ලබාගැනීම සඳහා ක්‍රියාකරණ පිණිස "වි 1876 යේ ඉඩම් ලබාගැනීමේ ආඥාපත්‍රයේ" හවෙනි කාණ්ඩයේ කරනිවෙන පාරාද්‍රව්‍ය ප්‍රකාරයට කාරක මන්ත්‍රීසභාවේ මන්ත්‍රණය ඇතුළු උතුරානන්වනන්පේගෙන් නිසිආකාර මට අතලැබී තිබේ, එ ඉඩමනම්:—

සීතියම 4,540. ගම—මස්කෙලිය.

නො.	ඉඩමේ නම.	අන්දම.	අයිතිකම් කියන්නා.	මහත. අ. රු. ප.
O 770	ලක්ෂපානවත්ත	ප්‍රථමදි නේවවාතිබී දැනට පාරවට නිබෙනවාය	ලක්ෂපානවත්ත අයිතිකාරයෝ	0 0 20

එබැවින් ඉඩම අයිතිකර ගැනීමට ආණ්ඩුවේ කල්පනාව තිබෙන බව පොදුජනයට දැනගැනීම සඳහන්වන වගන්තියේ ඔනෑකර තිබෙන හැටියට දෙසින් දැනුම්දෙමි.

ඉහතකී ඉඩමට අයිතිවාසිකම් ඇත්තාවූ සැමදෙනා නමුත් නොහොත් නමුත් වෙනුවට ක්‍රියා කරණ අය වි 1894 ක්වු සැප්තැම්බර් මස 17 වෙනි දින පස්වරු 2 කේ කනිසමට මහනුවර කව්වේරියේදී මා ඉදිරිපිට පැමිණ එ කොට්ඨාසයේ අයිතිවාසිකම්ද කියා කියාසිටිනට ඔනෑවා සහ මෙම ඉඩම වෙනුවට ඉල්ලාසිටින මුද්‍රා ගණනට ඊට ඇත්තාවූ නමුත්ගේ අයිතියමේ තොරතුරුත් කියාසිටිනට ඔනෑබව දෙසින් දැනගත යුතුයි.

වි 1894 ක්වු අගෝස්තු මස 20 වෙනි දින මහනුවර කව්වේරියේදීය.

ඇලන්සන් බේලි,
ආණ්ඩුවේ ඒජන්ත මහත.

1876 ම (වු) -ත්තු 3 ම ඉලකස්සද්දත්තනු 7- ම් පිරිවින පිරකාරම ජිතනසක්ක පාලත්තුක්‍රම් පොක රොදමුවෙදමකිත්තමු (ඉ) ගෙ ඉම පකිකතදේතෙවක්සු වේණ්දියතාන පිනෙතාසෝසොලවද්දම කාණ්ඩය, අංතාවතු:—

පිරතමපද්දම ඉලකසම 4,540. මුත්සි—මස්කෙලිය.

තුණම.	කාණ්ඩයනු වෙප්‍රා.	ව්වරාම.	උරිතතාණ්ඩයනු වෙප්‍රා.	විසාලම. අ. රු. ප.
O 770	වකඝපානනේදොද්දම	මුණඉණ්ඩපණ්ණි විට්පොතු. පොක මිලලාඨ ඉද්දම	වකඝපාන නේදොද්දම දොරා	0 0 20

ගෙද්දුක කොඳව්වත්තකාන ගත්තනු සෙප්පුපද 1876 ම (වු) -ත්තු කාණ්ඩයෙද්දුක කොඳව්වත්තපත්තිය පද්දත්තනු 6 ම පිරිවින ඉත්පාචකණ්ණි පිරකාරම මත්තිරාලෝසනේ සභෙපියනතු ඉලෝසනේදුද්දනු ජාතිපත්තියවකාණ් ඉණ්කකුක් සත්තනේසෙප්පුත්තපසලො, අක්කාණ්ණෙ ඉද්දුද්දුක කොඳව්වත්ත ඉරසාදසිපාරා ගණ්ණියිත්තපසිඉරා ගෙපත 7 ම පිරිවිනපද වේණ්දිය පිරකාරම තාන ඉත්තනේකොණ්ඩ පිරසත්තමාය විගම පාරමුසෙප්පුකිත්තෙ.

දොරෙකුත්ත කාණ්ඩයෙද්දු උරිතතප්පෙසකිත්ත ජෙලලම තාමාක අලවත් අවරෙලොදය කාරියකාරා මුලමාය 1894 ම වරුඝම පිරද්දාසිමාසම 17 ත දේත්තියලනතු පකල 2 පණිකතු කණ්දි කස්සේරියිල ගෙමු නපා ක වෙග්පද්දත් තත්තමකු අක්කාණ්ඩියුණ්ණ උදත්තකණ්ණිනතු තනමෙද්දම අවචුත්තකණ්ණිකායත්තාම ජාතිකුම උරිත්තකණ්ණින තොකෙකෙද්දම ව්වරාකණ්ණියුම සොලොමපද ඉත්තල අවකණ්ණිදත්තනු කේද්දුකොඳව්වත්තප්පෙකිත්තෙ.

1894 ම (වු) ඉවණ්ඩිමාසම 20 ත් උ.

ගෙලන්සන් බේලි,
උරිතතාසි ඉසණ්ඩන වේලපාරාද්දම.

HAVING been duly directed by the Governor, with the advice of the Executive Council, acting under the provisions of "The Land Acquisition Ordinance of 1876," section 6, to take order for the acquisition of the following lands, required for a public purpose, viz., for the Matara Railway, to wit:—

Preliminary plan 4,076.—Situation Talpe in Talpe pattu.

Lot.	Name of Land.	Description.	Name of Claimant.	Extent.	
				A.	R. P.
K 446	Pahalawatta	Old coccoanut	V. B. Baban and others	0	0 4-25
L 446	Digwatta Sabagedarawata	do.	W. P. Gunawardana and others	0	0 13
M 446	Ibbagalawatta	do.	P. K. Karlinahami	0	0 0-06
N 446	Do.	do.	W. P. Gunawardana and others	0	0 4-25
O 446	Batanehi Amalawatta	do.	L. W. Cornelis and others	0	0 6-25
P 446	Godanduwatta	do.	Andris Abeyadira	0	0 2-25

I hereby give public notice, as required by section 7, that the Government proposes to take possession of the land.

All persons interested in the aforesaid lands are hereby required to appear personally or by agent before me at the Mudaliyar's residence, Unawatuna, on October 1, 1894, at 12 o'clock noon, and to state the nature of their respective interests in the lands, and the amount and particulars of their claims to compensation for such interests.

Galle Kachcheri,
September 3, 1894.

R. W. LEVERS,
Government Agent.

වෑ 1876 ක්වූ අවුරුද්දේ නොමමර 3 වේ ආඥපත්‍රයේ හත්වෙනි වගන්තියේ ප්‍රකාරයට ආණ්ඩුවේ කටයුත්තකට, එනම්:—මාතර රේල්පාර සෑදීම පිණිස මෙහි පහත සඳහන්වන ඉඩම් ලබාගැනීම සඳහා ක්‍රියාකරණ පිණිස "වෑ 1876 වේ ඉඩම් ලබාගැනීමේ ආඥපත්‍රයේ" හවෙනි කාණ්ඩයේ කරතිබෙන සංගාර්තුල ප්‍රකාරයට කාරකවත්තිසභාවේ මන්ත්‍රණය ඇතුළු උතුමානන්වහන්සේගෙන් තිසිආකාර මට අණලැබී තිබේ, එ ඉඩමනම්:—

සිතියම 4,076. ගම—හාල්ලේ කල්පේපත්තුවේ හලපේ.

නො.	ඉඩම.	අන්දම.	අයිතීකාරයා.	මහත.	
				අ.	රු. ප.
U 446	පහාලවත්ත	පොල්	චී. බී. බාබන් සහ තවත්	0	0 4-25
L 446	දිත්වත්තේසබ්දෙරවත්ත	එම	ඩබ්ලිව්. පී. ගුනවර්දන සහ තවත්	0	0 13
M 446	ඉබ්බාගලවත්ත	එම	නෙ. පී. කර්ලිකාහාමි	0	0 0-6
N 446	එම	එම	ඩබ්ලිව්. පී. ගුනවර්දන සහ තවත්	0	0 4-25
O 446	බටහේපුමලවත්ත	එම	ඇල්. ඩබ්ලිව්. කොර්නලියස් සහ තවත්	0	0 6-25
P 446	ගොඩඅන්දවත්ත	එම	අන්දර්ස් දබේදිරි	0	0 2-25

එබැවින් ඉඩම් අයිතිකරගැනීමට ආණ්ඩුවේ කල්පනාව තිබෙනබව පොදුජනයාට දැනගැනීම සඳහා හත්වෙනි වගන්තියේ ඔනෑකාරකවන හැටියට මෙසින් දැනුම්දෙමි.

ඉහතකී ඉඩම්වලට අයිතිවාසිකම ඇත්තාවූ සෑමදෙනම තවත්ත නොහොත් තවත් වෙනුවට ක්‍රියාකරණ අය වෑ 1894 ක්වූ ඩක්තෝමන්ට් මස 1 වෙනි දින දවල් දෙලනේ කතිසමට උනවටුනේ කල්පේපත්තුවේ මුදි යන්සේරලාමයේ වලවුවේදී මා ඉදිරිපිටට පැමිණ එ කොසිඅන්දමේ අයිතිවාසිකමද කියා කියාසිටින්නට ඔනෑමා සහ මෙම ඉඩම් වෙනුවට ඉල්ලාසිටින මුදල් ගණනත් ඊටඇත්තාවූ තවත්තේ අයිතිකමේ කොරතුරුත් කියා සිටින්නට ඔනෑබව මෙසින් දැනගන යුතුයි.

වෑ 1894 ක්වූ සැප්තැම්බර් මස 3 වෙනි දින හාල්ලේ කවිවේරියේදී.

ආර්. ඩබ්ලිව්. අයිවර්ස්,
ආණ්ඩුවේ ඒජන්ත මමත.

1876 ම් වරුණුත්තු 3 ම් ඔලකසුසුසුසුසුසුසු 7 ම පිරිවින පිරකාරම පිතිරාංක ජේවෙකසු වේනෙදිය තානා පිනනාසුසොල්ලපටුම කාණිය, අන්තාවු:—මාත්තරෙ රෙහිල්පාතෙසු.

පිරාමපදත ඉලකසම 4,706. ශ්‍රීසිසි—මල්පපත්තුවලින් තලපෙ.

කුණම.	කාණියිනු පෙයර්.	විවරම.	උරිතතාලියින් පෙයර.	විසාලම.	
				අ.	රු. ප.
K 446	පාලවත්ත	පමෙයුතෙතනේ	බී. පී. පපානු මත්තවාරුණම	0	0 4-25
L 446	දිකවත්තේ සපුරුකා වත්ත	එම	ඩබ්ලිව්. පී. ශ්‍රීඤ්ඤාතනවු ම	0	0 13
M 446	ඉපකවත්ත	එම	පී. ජේ. ආර්ච්ඤ්ඤාමා	0	0 0-06
N 446	එම	එම	ඩබ්ලිව්. පී. ශ්‍රීඤ්ඤාතනවු ම	0	0 4-25
O 446	පද්මසුමෙයුතවත්ත	එම	ආ. ඩබ්ලිව්. කොර්නෙලියස් ම	0	0 6-25
P 446	කොදද	එම	අන්තිරිස් අපේයුත	0	0 2-25

ඉදිකුකොණ්ඩවත්ත තානා ඉදිකුකොණ්ඩවත්ත 1876 ම් (වෑ) -ත්තු කාණි ඉදිකුකොණ්ඩවත්ත පත්තුව පිටපත් 6 පිරිවින ඉත්තාලියින පිරකාරම මත්තරාලොසුසුසුසුසුසු ජේවෙකසු වේනෙදිය තානා පිනනාසුසොල්ලපටුම කාණිය, අන්තාවු:—මාත්තරෙ රෙහිල්පාතෙසු. ඉදිකුකොණ්ඩවත්ත තානා පිනනාසුසොල්ලපටුම කාණිය, අන්තාවු:—මාත්තරෙ රෙහිල්පාතෙසු.

மேற்கூறிய காரணிகளுக்கு உரித்துப்பேசுகின்ற சகலரும் தாமாக அல்லது அவரவருடைய காரியகாரர் மூலமாய் 1894 ம ஆண்டு அற்புதமாதம் 1 ந் தேதியிலன்று பசல 12 மணிகளுக்கு உறவடுனபத்து முதலியார கீட்டிலுள்ள முன்பாக வெளிப்படாத தத்தமக்கு அக்காரணியிலுள்ள உடந்தைகளினது தன்மைமையும அவ்வடந்தைகளுக்காய்த் தாம் சாதிகளும் உரித்தைகளின் தொகையையும் விவரங்களையும் சொல்லுமபடி இதனால் அவர்களிடத்தில கேட்டுக்கொள்ளப்படுகின்றது.

காலி கச்சேரி,
1894 ம ஆண்டு பிரட்டாசிமாசம் 3 ந் உ.

ஆர். டபிள்யூ. ஐவாஸ்,
அரசாட்சி ஏசனடு.

I DO hereby give public notice that I have been duly directed by the Governor, with the advice of the Executive Council, acting under the provisions of "The Land Acquisition Ordinance of 1876," section sixth, to take order for the acquisition of the following land, to wit :—

Preliminary plan 1,903.—Town of Trincomalee.

Lot.	Name of Land.	Description.	Name of Claimant.	Extent. A. R. P.
V 49	Mariyalviddukadattuvalavu	Garden	Katiramer Kantan	0 1 2

All persons interested in the aforesaid land are hereby required to appear personally or by agent before me at Trincomalee Kachcheri on September 27, 1894, at 12 o'clock noon, and to state the nature of their respective interests in the land, and the amount and particulars of their claims to compensation for such interests.

Trincomalee Kachcheri,
August 21, 1894.

H. HAY CAMERON,
Assistant Government Agent.

வீ 1876 க்கு அப்படித்தே காலிமே 3 னே அக்காரணியிலுள்ள உடந்தைகளினது தன்மைமையும அவ்வடந்தைகளுக்காய்த் தாம் சாதிகளும் உரித்தைகளின் தொகையையும் விவரங்களையும் சொல்லுமபடி இதனால் அவர்களிடத்தில கேட்டுக்கொள்ளப்படுகின்றது.

சிடிகம் 1,903. கிராமமலைப்பட்டணம்.

காலி.	காலியின் பெயர்.	விவரம்.	உரித்தாளியின் பெயர்.	அளவு.
V 49	மரியலவிடடுக்கடத்து வளவு	தோட்டம்	கதிராமர் கந்தை	0 1 2

உறவடுனபத்து முதலியார கீட்டிலுள்ள முன்பாக வெளிப்படாத தத்தமக்கு அக்காரணியிலுள்ள உடந்தைகளினது தன்மைமையும அவ்வடந்தைகளுக்காய்த் தாம் சாதிகளும் உரித்தைகளின் தொகையையும் விவரங்களையும் சொல்லுமபடி இதனால் அவர்களிடத்தில கேட்டுக்கொள்ளப்படுகின்றது.

வீ 1894 க்கு அப்படித்தே காலிமே 21 னே அக்காரணியிலுள்ள உடந்தைகளினது தன்மைமையும அவ்வடந்தைகளுக்காய்த் தாம் சாதிகளும் உரித்தைகளின் தொகையையும் விவரங்களையும் சொல்லுமபடி இதனால் அவர்களிடத்தில கேட்டுக்கொள்ளப்படுகின்றது.

பி. என். காமரன்,
அரசாட்சி ஏசனடு.

இதன்மேல் சொல்லப்படுகிற காரணியைப் பெற்றுக்கொள்ளும்பொருட்டு 1876 ம ஆண்டு காலிமே 3 னே அக்காரணியிலுள்ள உடந்தைகளினது தன்மைமையும அவ்வடந்தைகளுக்காய்த் தாம் சாதிகளும் உரித்தைகளின் தொகையையும் விவரங்களையும் சொல்லுமபடி இதனால் அவர்களிடத்தில கேட்டுக்கொள்ளப்படுகின்றது.

பிளான இலக்கம் 1,903. கிராமமலைப்பட்டணம்.

இல.	காரணியின் பெயர்.	விவரம்.	உரித்தாளியின் பெயர்.	அளவு.
V 49	மரியலவிடடுக்கடத்து வளவு	தோட்டம்	கதிராமர் கந்தை	0 1 2

மேற்கூறிய காரணிகளுக்கு உரித்துப்பேசுகின்ற சகலரும் தாமாக அல்லது அவரவருடைய காரியகாரர் மூலமாய் 1894 ம ஆண்டு அற்புதமாதம் 27 ந் தேதி 12 மணிகளுக்கு உறவடுனபத்து முதலியார கீட்டிலுள்ள முன்பாக வெளிப்படாத தத்தமக்கு அக்காரணியிலுள்ள உடந்தைகளினது தன்மைமையும அவ்வடந்தைகளுக்காய்த் தாம் சாதிகளும் உரித்தைகளின் தொகையையும் விவரங்களையும் சொல்லுமபடி இதனால் அவர்களிடத்தில கேட்டுக்கொள்ளப்படுகின்றது.

கிராமமலை கச்சேரி,
1894 ம ஆண்டு ஆவணிமாசம் 21 ந் உ.

எச். ஹே கெழநன்,
அரசாட்சி ஏசனடு.

LAND RESUMPTION NOTICES.

WHEREAS all the allotment of land described in title plan 46,893, known as "Nunuvil Chempadu," situated in the village Mirusuvil in the parish of Elutumadduval in the Tenmaradchi division in the Jaffna District, Northern Province—bounded on the east by the property of Sinnatamby Kanapathy and brothers, Nakar Vairavy, Kantar Vairavy, Velauthar Kanapathy and shareholders, and Crown land ; north by the property of Teivanai, wife of Kadirkamar, Vairamotto Kadirkamar, Kantar Tirumeny, Kantappan Sanmukam, Valliammai, wife of Vairavanatar, Putattampy Kanapathippillai, and Velauther Sithamparappillai and shareholders ; west by Crown land and property of Vaitty Nikkilan, Pedroe Nikkilan, Sinnatamby Vaittiampillai, Marian Santio, Marian Nikkilappillai and shareholders ; and on the south by the property of Sayampunatar Asaippillai and road—containing in extent 175 acres 1 rood 25 perches more or less, which has been alienated by and on behalf of the Crown, appears to me to have been abandoned by the owner thereof for the last eight years and upwards ; and whereas such owner or any person lawfully claiming under him cannot be ascertained, notwithstanding all diligent and reasonable inquiries thereunto made by me :

Now know all Men concerned that I, William Crofton Twynam, C.M.G., Government Agent of the Northern Province, by virtue of the powers vested on me by the Land Resumption Ordinance of 1887, and with the sanction of His Excellency the Governor, do hereby declare that if no claim to the said land by any person having a right or able to establish a title thereto is made to me on or before August 31, 1895, the same will be resumed by the Crown in terms of the 3rd clause of the said Ordinance.

Given under my hand at Jaffna this 20th day of July, 1894.

W. C. TWYNAM, Government Agent.

சுரு பராவே சீசனே டீசுநிநிசெயெ நெனவரவீ காவலாசகவ அசினி பீலுலவீபுலா சீசனே தீரூசுலீ சீசன வல சீசினாசென வுநுலீசீபாசு சீசன நெனவர 46,893 டீரண சீசுரு கவடிசீசெ சீசன சீசன சீசன வல சீசன :—

சுருபராவே சீசனே டீசுநிநிசெயெ நெனவரவீ காவலாசகவ அசினி பீலுலவீபுலா சீசனே தீரூசுலீ சீசன வல சீசினாசென வுநுலீசீபாசு சீசன நெனவர 46,893 டீரண சீசுரு கவடிசீசெ சீசன சீசன சீசன வல சீசன :—

வீ 1894 ன்வு சீசுலு வச 20 வல சீசன சீசனே கவலீசீசெயெசீசன.

வலீசீசு. சீ. சீசனவல, சீசனசீசனவல.

இலங்கைத்தீவில் வடமாகாணம் யாழ்ப்பாண டிஸ்ட்ரிக்ட்கைச்சேர்ந்த தென்மருட்சிப் பகுதியில் எழுதமெட் டிவான கோயிற் பற்றைச்சேர்ந்த மிருசுவிலிவையிலுள்ளதும் 46,893 ம் நொம்பர் உரிமைப்படத்தில் லிவரமாய்ச் சொல்லப்பட்டிருக்கிறதமாகிய துணுவில செம்பாடி என்னும் காணியின் எல்லை : கிழக்கு சின்னத்தம்பி கணபதிக்கும் சகோதரருக்கும், நாகர்வரவிக்கும், கந்தாவரவிக்கும், வேலாயுதர் கணபதிக்கும் பங்காளருக்கும் உடைய ஆதனமும் முடிக்குரிய காணியும் ; வடக்கு—சதிர்காமர் பெண் தெய்வானைக்கும், வைரமுத்து சதிர்காமருக்கும் கந்தர் திருமேனிக்கும், கந்தப்பர் சண்முகத்துக்கும், வைரவநாதர் பெண் வள்ளியம்மைக்கும், சூத்த தம்பி கணபதி பிள்ளைக்கும், வேலாயுதர் சிதம்பரப்பிள்ளைக்கும், பங்காளருக்கும் உடைய ஆதனம் ; மேற்கு—முடிக்குரிய காணியும் வைத்தி நீக்கிலானுக்கும், பேதுரு நீக்கிலானுக்கும், சின்னத்தம்பி வைத்தியாம்பிள்ளைக்கும், மரியான சந்தியோ வுக்கும், மரியான நீக்கிலாபிள்ளைக்கும், பங்காளருக்கும் உடைய ஆதனம் ; தெற்கு—சயம்புநாதர் ஆசைப்பிள்ளையுடைய ஆதனமும் தெருவும்.

இந்த எல்லைக்குட்படவிருக்கும் ஏறக்குறைய 175 ஏக்கர், 1 றூட், 25 பேட்சு அளவையுடைய நிலத்தை கவற்ணமேந்தார் பிறநீங்கல்படுத்தியிருந்தும் அந்த நிலமுடையவர் சென்ற எட்டு வருஷத்துக்கும் அதற்கு மேலதனமான காலத்துவக்கும் ஆட்சிபண்ணவில்லை யென்பது எனக்குத் தெரியவந்தபடியால் அந்த நிலமுடையவ ரின்ன ரென்று அறிவதற்குவேண்டிய சாக்கிரத்தையானவும் நீதியுமான விசாரணைசெய்தும் அறிந்துகொள்ளமுடியாத படியால்.

இத்தால் சகலரு மறியவேண்டியது, வில்லியம் குறவுற்றன் துவைனம், சீ.எம்.ஜீ., வடமாகாணம் கவற்ணமேந்து ஏசண்டுத்துரையாகிய எனக்கு 1887 ம் ஆண்டின் விற்றகாணிகளை திரும்பவும் கவற்ணமேந்துக் கெடுத்துக்கொள்ளும்பொருட்டு உண்டுபண்ணிய கட்டளைச்சட்டத்தின் பெலப்பைக்கொண்டும் உத்தம தேசாதிபதியவர்களின் உத்தரவைக்கொண்டும் அறிவிக்கிறதாவது : மேற்குறித்த நிலத்தைப்பற்றி எவராவது உரித்துப்பேசுகிறவர்கள் 1895 ம் ஆண்டு ஆவணிமாசம் 31 ன் தேதி அல்லது அதற்கு முன்பு வந்து வெளிப்பட்டு அவர்களினுரித்தையும் பெலப்பையும் காண்பியாதிருக்கில் மேற்குறித்த சட்டத்தின் 3 ம் பிரிவின் பிரகாரம் திரும்பவும் கவற்ணமேந்துக்கு எடுத்துக்கொள்ளப்படும்.

யாழ்ப்பாணம் சச்சேரி, 1894 ம் ஆண்டு ஆடிமீ 20 ன் வ.

டபிள்யு. சீ. துவைனம், அரசாட்சி ஏசண்டு.

REVENUE NOTICES.

FIREWOOD of good quality for domestic purposes is for sale at the Slave Island Depot (adjoining the Colombo Boat Club premises) from 8 A.M. to 2 P.M. daily, at Re. 1.50 per cubic yard.

H. WHITE, for Colonial Secretary.

Colonial Secretary's Office, Colombo, August 28, 1894.

NOTICE is hereby given that on Tuesday, September 11, 1894, at 2 P.M., will be put up for resale at the Colombo Kacheheri, at the risk of the original purchasers, any of the under-mentioned Arrack Rents of the Western Province from October 1, 1894, to June 30, 1895, and Toll Rents from October 1 to December 31, 1894, the original purchasers of which may have failed on or before that date to pay the instalment for the month of August, 1894.

The purchasers at the resale should deposit one-tenth of the purchase amount on the day of sale.

Arrack Rents.—Colombo, Kalutara.

Bridges.—Embulgama, Andiambalam, Sitawaka, Giriulla, Toppu.

Cunals.—Negombo, Kalutara, Lock-gate at St. Sebastian, Kitampahuwa.

Ferries.—Hanwella, Kitulgahawatta, Munamalwatta, Pugoda, Siduwa, Anguruatota, Kepuela, Mutuwadiya, Mutwal, Digala, Henamulla.

Roads.—Ja-ela to Henaratgoda, Pasyala to Hanwella, Mirihana to Mattegoda, Kelaniya to Henaratgoda, Pamanakada to Horana, Hanwella to Nambapana, Negombo to Dunagaha, Selathandiya to Alutapola, Veyangoda to Attanagala, Pasyala to Giriulla, Kotte to Kaduwela, Panadura to Nambapana, Negombo to Giriulla between 4th and 6th and 8th and 9th mileposts, Colombo to Kandy between 10th and 12th mileposts, Bandaragama to Waskaduwa, Alutgama to Radawana, Colombo to Kesbewa, Colombo to Galle between 14th and 15th mileposts, Minuwangoda to Kotadeniyawa, Negombo to Giriulla between 16th and 18th mileposts.

E. ELLIOTT, Acting Government Agent.

The Kacheheri, Colombo, September 4, 1894.

විෂි 1894 ක්වු ඔක්තෝබර් මස 1 වෙනි දින පටන් විෂි 1895 ක්වු ජුනි මස 30 වෙනි දින දක්වා බස්නාහිර දිසාවේ මෙහි පහත සඳහන්වන කොයිසම් අර ක්කු රේන්දසක් සහ විෂි 1894 ක්වු ඔක්තෝබර් මස 1 වෙනි දින පටන් දෙසැම්බර් මස 31 වෙනි දින දක්වා පාලම් රේන්දසක් නමුත් පළමු ගැනුම්කාරයින් විසින් විෂි 1894 ක්වු අගෝස්තු මාසේ මාසවුදල විෂි 1894 ක්වු සැප්තැම්බර් මස 11 වෙනි දිනදී නොහොත් ඊට ප්‍රථම දිනකදී නොගෙවුවොත් ඔහුන්ගේ අලාභිම වෙනුව එකී රේන්ද විෂි 1894 ක්වු සැප්තැම්බර් මස 11 වෙනි දිනකරුවාදු දවල් 2කේ සැකිසමට කොළඹ කවිචේරි දේදි නැවත විකුණන බව මෙයින් දන්වනුය.

නැවත විකිනීමේදී ගැනුම්කාරයින් විසින් ගත් මුදලෙන් දහසෙන් කොටසක් විකිනීම දවසේදී මෙහි තබන්නට ඔහුය

කොළඹ සහ කළුතර අරක්කු රේන්දද, ඇඹුල්කමද, ආභිඅම්බලමේද, තෝප්පුවේද, සීතාවක සහ හිරිඋල්ලේ පාලම් රේන්දද.

මහමුවේද, කළුතරද, සන්ත පස්සියමේ සහ කිත්තන් පහුවෙන් ඇලරේන්දද.

ගන්වැල්ලේද, කිතුල්ගහවත්තේද, මුනවල්ලන්ගේද, පුතොවද, සිදුවේද, අඟුරුවානොවේද, කැපු ඇලේද, මුතුමාසියේද, මෝදරද, දිගල සහ සේනේමුල්ලෙන් තොටුපල් රේන්දද.

ඊශ්වරේ සිට හෙනරත්ගොඩවද, පස්සාලේ සිට හන්වැල්ලවද, මිරිහානේ සිට මන්නේගොඩවද, කැලනියේ සිට හෙනරත්ගොඩවද, පාමන්කඩ සිට හොරකවද, හන්වැල්ලේ සිට නඹාපානවද, මහමුවේ සිට දුනාගහවද, මිනුවන්ගොඩ සිට කොටදෙනියාවවද, සෙල්ලක්ක හන්දියේ සිට අඳිනාපොලවද, වේසන්ගොඩ සිට අන්තරාලවද, පස්සාලේ සිට හිරිඋල්ලවද, මහමුවේ සිට හිරිඋල්ලවසන පාරේ හැනැක්ම 16යේ සහ 18වේ කනු අතරේද, කෝව්වේ සිට කඩුවෙලවද, පානදරේ සිට නඹාපානවද, මහමුවේ සිට හිරිඋල්ලව සන පාරේ හැනැක්ම 4යේ සහ 6යේද, 8වේ සහ 9යේ කනු අතරේද, කොළඹ සිට නුවරට සන පාරේ හැනැක්ම 10යේ සහ 12යේ කනු අතරේද, බත්තරමුල්ල සිට වස්කඩුවවද අඳිනම සිට රදවානවද, කොළඹ සිට කැප්පාවවද කොළඹ සිට ගාල්ලව සන පාරේ හැනැක්ම 14යේ සහ 15වේ කනුඅතරේ පාරේ රේන්දද.

ඊ. එලියට්, වැඩබලන ආණ්ඩුවේ ඒජන්ත වමන.

විෂි 1894 ක්වු සැප්තැම්බර් මස 4 වෙනි දින කොළඹ කවිචේරියේදිස.

NOTICE is hereby given that on Tuesday, September 11, 1894, at 2 P.M., will be put up for resale at the Kandy Kacheheri, at the risk of the original purchasers, the under-mentioned Toll Rents of the Central Province from October 1 to December 31, 1894, the original purchasers of which may have failed on or before that date to pay the instalments due for the months of August and September, 1894.

The purchasers at the resale will be required to deposit one-tenth of the purchase amount on the day of sale.

Description of Rents.

- 1. Ampitiya and Gurudeniya road tolls.
2. Katugastota bridge.
3. Gonawatta ferry.

Kandy Kacheheri, September 3, 1894. ALLANSON BAILEY, Government Agent.

මෙහි පහත සඳහන්වන මධ්‍යම දිසාවේ තොටුපල් පාලම් රේන්දවලට. විෂි 1894 ක්වු අගෝස්තු සහ සැප්තැම්බර් මාසවලට වාරගතගේ ගෙවියයුතු මුදල්, විෂි 1894 ක්වු සැප්තැම්බර් මස 11 වෙනි දිනදී නොහොත් ඊට මන්නෙන් ප්‍රථම ගැනුම්කාරයෝ විසින් ගෙවන්නට නොගෙවුවහොත්, නැවත විකිනීමෙන් වෙන්ව ගෙදෙන වූ යම් අලාභයකට ඔවුන් වගකීමට යටත්කර, විෂි 1894 ක්වු ඔක්තෝබර් මස 1 වෙනි දින පටන් දෙසැම්බර් මස 31 වෙනි දින දක්වා ඒවායේ රේන්ද ඉහතනී සැප්තැම්බර් මස 11 වෙනි දිනකරුවා පස්වරු 2ට මහනුවර කවිචේරියේදී නැවත විකුණන්නට ගෙදෙනබව මෙයින් දැනුම්දෙමු.

නැවත විකිනීමේදී ඉල්ලාගන්නා අයවන්න විසින් එසේ ඉල්ලා ගන්නාලද ගතහොත් දහසෙන් එකක් විකුණු දවසේදී මුදලෙන් බැඳෙනවන්ට මිනැය.

විකිනීමට නිබන්ධ රේන්දනම්.

- 1. අම්පිටිය සහ ගුරුදෙනියේ පාරේ රේන්ද,
2. කටුගස්තොට පාලම්.
3. ගෝනවත්තේ තොටුපල.

ඇලන්සන් බේලි, ආණ්ඩුවේ ඒජන්තලන්තාන්සේ.

විෂි 1894 ක්වු සැප්තැම්බර් මස 3 වෙනි දින මහනුවර කවිචේරියේදිස.

NOTICE is hereby given that the Toll and Garden Rents of the Southern Province from January 1 to December 31, 1895, will be exposed for sale at the places and on the days mentioned below :—

At the Galle Kachcheri on Friday, September 28, 1894, at 1 P.M.

Galle District.

1. The road toll at Paradowewatta between the turn to Buona Vista Hill and the 74 $\frac{1}{4}$ milepost on the main road to Matara.
2. The bridge toll at Pol-oya.
3. The bridge toll at Bentota.
4. The road toll at the 57 $\frac{1}{4}$ milepost at Kahawe (Hikkaduwa).
5. The ferry toll at Halpatota.
6. The road toll at the 47 $\frac{1}{2}$ milepost at Welitara in lieu of the bridge toll at Balapitiya.
7. The road toll on the road to Udugama, to be collected on the land Galwelawatta at or within 50 yards (southwards) of the junction of the Akmimana minor road with the Udugama principal road.
8. The minor tolls : Ambalangoda-Elpitiya road, to be collected at the land called Tembligahawatta at the Orowila bridge at Karandeniya between the 2nd and 3rd mileposts.
9. Hirimbura-Baddegama road, to be collected at the land called Galagahawatta on the Uluwitika junction between the 4th and 5th mileposts.
10. Labuduwa-Akmimana road, to be collected on the land called Wellagahawatta at Totagoda between the 4th and 5th mileposts.
11. Garden rent : the ungranted portions of the cotton gardens.

At the Tangalla Resthouse on Monday, September 24, 1894, at 1 P.M.

Hambantota District.

12. The bridge toll at Walawe.
13. The road toll at Sinimodara between the 118th and 119th mileposts with the branch road toll at Godakumbura on the road from Beliatta to Dikwella.

At the Matara Kachcheri on Wednesday, September 26, 1894, at 1 P.M.

Matara District.

14. The bridge and minor road toll at Polwatta and the branch toll at Polkandan-ela.
15. The bridge and road toll at Akuressa.
16. The road tolls at Deundra, Godagama, Talpewala on the Hakmana line, and Bandattara on the Tudawa line, and Morawaka, about the 48th milepost.

The conditions will be made known on the days of sale.

Galle Kachcheri, ALLAN BEVEN, August 29, 1894. for Government Agent.

විෂ් 1895 ක්වු ජනවාරි මස 1 දින පටන් දෙසැම්බර් මස 31 වෙනි දින වනතුරු මෙහි පහත සඳහන් වෙන දකුණුපළාතේ තොටුපොලවල්වල රේන්ද සහ වතුචල බද්ද මෙහි පහත සඳහන්වෙන දවස්වලදී සහ සාකච්චලදීන් විකුණන බව මෙයින් දැනුම්දෙනවා ඇත.

ගාළු දිස්ත්‍රික්කයේ.

1. විෂ් 1894 ක්වු සැප්තැම්බර් මස 28 වෙනි සිකුරාදා දවල් එකට ගාල්ලේ කවිචේරියේදී බෝතාච්ඡටා කන්දට හැරෙන වන්භියටත් මාතරට සහ මහපාලේ 74 $\frac{1}{4}$ කනුවට අතරේ පරපුට වන්නේ පාලේ රේන්දයද
2. පොල්මයේ පාලම් රේන්දයද.
3. බෙන්තර පාලම් රේන්දයද.
4. තොම්මර 57 $\frac{1}{4}$ කනුව සම්පයේ හික්කඩුවේ සහ මේ පාලේ රේන්දයද.
5. හල්පාතොට ගොඩුපොල රේන්දයද.
6. බලපිටියේ පාලම් රේන්දේ වෙනුවට තොම්මර 47 $\frac{1}{2}$ කනු සම්පයේ වැලිතර පාලේ රේන්දයද.
7. උඩුගම පාලේ රේන්දය, අසකරන සාකස ගල් වෙල වන්නේදී තොහොන් අක්මිමනට සහ පාලේ ගන්දියේ හිට බඹ පහසකට වැහිතොවන දුර දකුණට.
8. අම්බලම්ගොඩ ඇල්පිටියේ අතුරුපාලේ රේන්දය. අසකරන සාකස කරන්දෙහියේ දෙකේ කනුව

ටන් තුනේ කනුවටත් අතරේ තිබෙන ආරේචල පාලම් ලහ තැම්බිලිගත වන්නේය.

9. හිරිඹුරේ බද්දේදගම පාලේ රේන්දය. අසකරන සාකස උච්චිටියේ හන්දියේ හතරවෙනි කනුවටත් පස්වෙනි කනුවටත් අතරේ තිබෙන ගලගහවන්නේය.

10. ලුඩුදුව අක්මිමන පාලේ රේන්දය. අසකරන සාකස තොටුගොටි හතරේ කනුවටත් පස් කනුවටත් අතරේ තිබෙන ලේල්ලගහවන්නේය.

11. වතුබදු—හන්දි තිබෙන කපුවත්තේ කොටස. විෂ් 1894 ක්වු සැප්තැම්බර් මස 24 වෙනි සඳුදා දවල් එකට ගන්ගල්ලේ තානාසමේදී :—

ගම්බන්තොට දිස්ත්‍රික්කයේ.

12. වලවේ පාලම් රේන්දය.
13. සීනිමෝදර 118 සහ 119 කනුවලටත් අතරේ පාලේ රේන්දය සහ බෙලිඅත්තේ සිට දික්වැල්ලට සහ පාලේ ගොඩකුඹුරේ අතුරුපාලේ රේන්දය.

විෂ් 1894 ක්වු සැප්තැම්බර් මස 26 වෙනි බදුදා දවල් එකට මාතර කවිචේරියේදී :—

මාතර දිස්ත්‍රික්කයේ.

14. පොල්වත්තේ පාලම් රේන්දයද, අතුරු පාලේ රේන්දය සහ පොල්කඳන් ඇලේ රේන්දයද.
15. අකුරුස්සේ පාලමේ සහ පාලේ රේන්දයද.
16. ගස්මන පාලේ දෙවුන්දර, ගොඩගම, හල්පා වෙල රේන්ද, තුඩාව පාලේ බන්ඩන්තර තොටුපලේ රේන්දය සහ මොරවත්තෝරලේ තොම්මර 48 කනුවල පාලේ රේන්දයද.

විකුණුම් දවසේදී කොන්දේසිය කියවනවා ඇත. ඇලන් බැවන්, ආණ්ඩුවේ ඒජන්ත වෙනුවට.

විෂ් 1894 ක්වු අගෝස්තු මස 29 වෙනි දින ගාල්ලේ කවිචේරියේදීය.

NOTICE is hereby given that the following Toll Rents of the Province of Sabaragamuwa from January 1 to December 31, 1895, will be exposed for sale by public auction at the Ratnapura Kachcheri on Tuesday, September 18, 1894, commencing at 1 o'clock P.M., upon the conditions specified below :—

Ratnapura District.

1. Toll at Kuruwita bridge.
2. Toll at Getaheta bridge.
3. Toll at Kahawatta bridge.
4. Toll at Bilihul-oya bridge.
5. Toll at Demuwatta ferry.
6. Toll at Idangoda ferry.
7. Road toll between 58th and 59th mileposts, Katan-dola.
8. Road toll between 65th and 66th mileposts, Patakada.
9. Road toll between 72nd and 73rd mileposts, Hunuwala.
10. Road toll between 82nd and 83rd mileposts, Balangoda.
11. Road toll between 81st and 82nd mileposts, Rakwana.

Kegalla District.

1. Toll at Ambepussa bridge.
2. Toll at Anguruwila bridge near Kegalla.
3. Toll at Mawanella bridge (together with the toll at Kadigamuwa) between the 3rd and 4th mileposts on the road from Rambukkana to Dolosbage.
4. Toll at Maha-oya bridge near Polgahawela.
5. Toll at Gewilipitiya near the 16th milepost on the road from Rambukkana to Dolosbage.
6. Toll at Bibili-oya bridge near Kitulgala.
7. Toll at Arandera ferry.
8. Toll on the road from Kegalla to Bulatkohopitiya at Hapuwita.
9. Toll on the road from Warakapola to Ruanwella at Niyadandupota.
10. Toll at junction of the road from Yatiyantota to Karawenella and from Ruanwella to Karawenella.
11. Tolls at and near Ruanwella, viz. :—

- (1) Within one mile of the bridge over the Gurugoda-oya at Ruanwella.
- (2) At the ferry over the Kelani-ganga at Ruanwella.

(3) At the ferry over the Gurugoda-oya at Anguruwella near Ruanwella.

(4) At the paved ford over the Ritigaha-oya near Ruanwella. Payment at one toll to clear all four.

Conditions of Sale.

Ten per cent. of the amount bid must be deposited in cash at the close of the sale.

The ten per cent. deposit will be forfeited if the necessary securities are not completed as soon as His Excellency the Governor's approval has been communicated to the purchaser.

No title deeds will be accepted as security without a letter signed by the owner stating his willingness to hypothecate the same as security.

All title deeds tendered as security should be accompanied with a certificate obtained from the Registrar of Lands that the land to which they refer is unencumbered. This certificate must be obtained at the cost of the person offering security.

That the collection of tolls of the above-mentioned rents must be exactly in the places mentioned in the respective Proclamations issued by Government, and in no other place whatsoever.

Further particulars can be ascertained from the Government Agent.

Further conditions will be read and explained before the sale commences.

Ratnapura Kachcheri,
August 31, 1894.

H. WACE,
Government Agent.

විෂි 1895 ක්වු ජනවාරි මස පළමුවෙනි දින පටන් දෙසැම්බ් මස 31 වෙනි දින දක්වා මෙහි පහත සඳහන්වෙන සබරගමු දිසාවේ නොටුපල් පාලම් රේඛා පහත දක්වන කොන්දේසිවලට යටත්ව විෂි 1894 ක්වු සැප්තැම්බ් මස 18 වෙනි කුජ්ඣන පස්වරු එකට පටන් ගෙන රත්නපුරේ කවිචේරියේදී ප්‍රසිද්ධ වෙන්දේසිකර විකුනනව මෙදෙනබව මෙයින් දැනුම්දෙමි.

රත්නපුරේ දිස්ත්‍රික්කේ.

1. කුරුවිට පාලම් රේඛාද.
2. ගැටහැත්තේ පාලම් රේඛාද.
3. කහවත්තේ පාලම් රේඛාද.
4. බෙලිහුල්මයේ පාලම් රේඛාද.
5. දෙමුවාවන නොටුපල් රේඛාද.
6. ඉඩන්ගොඩ නොටුපල් රේඛාද.
7. හැකැක්ම 58 සහ 59 කනු අතරේ කැටන්දොල පාරේ රේඛාද.
8. හැකැක්ම 65 සහ 66 කනු අතරේ පානකඩ පාරේ රේඛාද.
9. හැකැක්ම 72 සහ 73 කනු අතරේ හුනුවල පාරේ රේඛාද.
10. හැකැක්ම 82 සහ 83 කනු අතරේ බලන්ගොඩ පාරේ රේඛාද.
11. හැකැක්ම 81 සහ 82 කනු අතරේ රක්වානේ පාරේ රේඛාද.

කැගල්ලේ දිස්ත්‍රික්කේ.

1. අඹේපුස්සේ පාලම් රේඛාද.
2. කැගල්ලට නුදුරු වූ අඟුරුවැල්ලේ පාලම් රේඛාද.
3. රඹුක්කන සිට දෙලොස්බාගසට සහ පාරේ හැකැක්ම 3 සහ 4 රේ කනු අතරේ තිබෙන කඩිහමුවේ

රේඛාපල සහ මාවතැල්ලේ පාලම් රේඛාද.

4. පොල්ගහවෙලට නුදුරු වූ මහමයේ පාලම් රේඛාද.
5. රඹුක්කන සිට දෙලොස්බාගසට සහ පාරේ හැකැක්ම 16 කනුවට නුදුරු වූ කැවිලිපිටියේ රේඛාද.
6. කිතුල්ගලට නුදුරු වූ බිබිලිමයේ පාලම් රේඛාද.
7. අරන්දර නොටුපල් රේඛාද.
8. කැගල්ලේ සිට මුලත්කොහුමිටියට සහ පාරේ හමුවට රේඛාද.
9. වරකාපොල සිට රුවන්වැල්ලට සහ පාරේ නියදමුපල රේඛාද.
10. යටිසන්තොට සිට කරවනැල්ලට සහ පාරසන රුවන්වැල්ලේ සිට කරවනැල්ලට සහ පාරේ මහනන්දියේ රේඛාද.
11. රුවන්වැල්ලේ සහ ඊට නුදුරුව තිබෙන රේඛාපලවල්.

1. ඉරුගොඩමයේ රුවන්වැල්ලේ පාලමට හැකැක්මකට අතර තිබෙන රේඛාපලද.

2 රුවන්වැල්ලේ කැලනිගමේ නොටුපල් රේඛාද.

3. රුවන්වැල්ලට නුදුරුව අඟුරුවැල්ලේ ඉරුගොඩමයේ නොටුපල් රේඛාද.

4. රුවන්වැල්ලට නුදුරුව ඊටිගහමයේ ගල්අල්ලා තිබෙන නොටුපල රේඛාද.

මෙයින් එක රේඛාපලකදී රේඛාකාසි ගෙවුවොත් ඒ දවස තුලදී අනික් රේඛාපලවල්වලට ගෙවීමෙන් නිදහස්ය.

විකිනීමේ කොන්දේසි.

ඉල්ලා ගන්නාලද ගණනෙන් සියයට දහසබැගියන් ගණනක් විකිනීම නිමවූ වහාම මුදලෙන් බැඳුනබන්ට ඕනෑය. ගරුතර ආණ්ඩුකාර උතුමානන්වහන්සේගේ ඒත්තුගැනීම ගැනුම්කාරයාට දන්වූ වහාම ඕනෑකරන ඇප සම්පූර්ණකර දෙන්නට නොයදුනේවිනම් ඉහතකී බැඳුනබන්ට යෙදුනු දහසෙන්එක දඩවටවෙනුව අල්ලා ගන්ට යෙදේ.

ඇපේට බඳිනලද බස්පවල පේන ඉඩම් ඇපේට බැඳ දීමට මනාපබව කියා ඒ ඉඩම් අයිතිකාරයා විසින් අත්සන්කර දෙනලද ලියමක් නැතුව එම බස්පු බාරගන්ට නොයෙදේ.

ඇපේට දෙනලද සියළුම බස්පවල සඳහන්වෙන ඉඩම් අත්කිසි උකසකට ඇපේකට බැඳී නැති ගැටියට ගම්බිම් ලියා සටහන්කරන ඊජිප්තුවාර්තෘනගෙන් සහ තිස පත්‍රයක් ලබාගෙන එම සහතිකපත්‍රය ඒ බස්පු සමග එවන්ට ඕනෑය. එම සහතිකපත්‍රය ඇපදෙන නැතැත්තාගේ විෂයමෙන් ලබාගන්ට ඕනෑය. ඉහත සඳහන්කල පාලම් රේඛාවලට රේඛාකාසි අයකෙරීම ආණ්ඩුවේ ප්‍රකාසපත්‍රවල නියමකර තිබෙන්නාවූ ස්ථාන වලදීම අයකරනවා මිස වෙන මොනසම් ස්ථානයකදී වත් අයකරන්ට බැරිය.

වැසිදුර කාරණා ආණ්ඩුවේ ඒජන්තලන්තාන්සේගෙන් දැනගන්ට පුළුවන.

වැසිදුර කොන්දේසි විකිනීම පටන්ගන්ට ප්‍රථමයෙන් කියවා තේරුම්කර දෙනු ලැබේ.

එච්. චේස්,
ඒජන්තලන්තාන්සේ.

විෂි 1894 ක්වු අගෝස්තු මස 31 වෙනි දින රත්නපුරේ කවිචේරියේදීය.

MISCELLANEOUS DEPARTMENTAL NOTICES.

NOTICE is hereby given that the Ratnapura-Pelmadulla road will be closed for traffic for three days from October 29 to 31 next, for the repair of the bridge on the 65th mile.

Public Works Department,
Colombo, September 1, 1894.

L. CREASY,
for THOMAS SMITH,
Acting Director of Public Works.